



# THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,348 — FRIDAY, FEBRUARY 1, 1952

Published by Authority

## PART I: SECTION (I) — GENERAL

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Proclamations by the Governor-General ..	—	Price Orders ..	—
Appointments, &c., by the Governor-General ..	87	Central Bank of Ceylon Notices ..	—
Appointments, &c., by the Public Service Commission ..	88	Revenue and Expenditure Returns ..	—
Appointments, &c., by the Judicial Service Commission ..	88	Miscellaneous Departmental Notices ..	106
Other Appointments ..	88	Notice to Mariners ..	108
Appointments, &c., of Registrars ..	—	“ Excise Ordinance ” Notices ..	—
Government Notifications ..	90		

PART V published with this Issue contains List of Applications for Public Carriers' Permits for use of Lorries, &c.

PART VI published with this Issue contains List of Jurors and Assessors.

### Appointments, &c., by the Governor-General

No. 88 of 1952

D/9/48

#### Army—Promotions approved by His Excellency the Governor-General

To be Majors with effect from January 1, 1952—

- Captain L. M. WICKREMASURIYA.
- Captain M. A. JAYAWEERA.
- Captain S. D. D. SAMARASINGHE
- Captain B. J. H. BAHAR.
- Captain D. S. ATTYGALLE.

To be Captains with effect from January 1, 1952—

- Lieutenant R. H. PERERA.
- Lieutenant E. R. P. DE ZILWA.
- Lieutenant E. T. DE Z. ABEYSEKERA.
- Lieutenant F. B. DE S. SRI ANANDA.
- Lieutenant N. T. JOBSZ.

By His Excellency's command,

K. VAITHIANATHAN,  
Permanent Secretary,

Ministry of Defence and External Affairs.

Colombo, January 28, 1952.

No. 89 of 1952

#### Army—Relinquishment of Appointments approved by His Excellency the Governor-General

Relinquishment of Appointments

THE under-mentioned officers relinquish their appointments as Recruiting Officers—

- Captain SOLOMON DOUGLAS DIAS SAMARASINGHE, C.L.I.
- Captain DOUGLAS VERNON BROHIER, C.S.C.
- Captain JOHN FREDERICK HALANGODA, C.L.I.
- Captain ALEXANDER JOSEPH ZOSIMUS NAVARATNE, C.A.M.C.

By His Excellency's command,

K. VAITHIANATHAN,  
Permanent Secretary,

Ministry of Defence and External Affairs.

Colombo 1, January 28, 1952

87—J. N. B 13944-3,279 (1/52)

No. 90 of 1952

HIS EXCELLENCY THE GOVERNOR-GENERAL has been pleased to appoint the under-mentioned officers of the Ceylon Army to act as Recruiting Officers under section 13 (1) of the Army Act, No. 17 of 1949—

- Captain COLLIN LOUIS ANNESLEY DIRCKZE, Adjutant, Ceylon Cadet Corps.
- Captain GEORGE WILSON JOHN, Adjutant, 2nd (Volunteer) Battalion, Ceylon Light Infantry.
- Captain and Quartermaster DARNLEY JAYASEKERA, GUNAWARDENA, Adjutant, Ceylon Army Medical Corps (Volunteer).
- Lieutenant NOEL TREHERNE JOBSZ, Adjutant, No. 2 (Volunteer) Squadron, Ceylon Signal Corps.

By His Excellency's command,

K. VAITHIANATHAN,  
Permanent Secretary,

Ministry of Defence and External Affairs.

Colombo 1, January 28, 1952.

No. 91 of 1952

No. D. 11/50

HIS EXCELLENCY THE GOVERNOR-GENERAL has been pleased to approve the commissioning of the under-mentioned gentlemen as Pilot Officers in the Ceylon Air Force, their promotions to the ranks stated against their names, and their posting to the Branch of the Service as indicated—

Name	Rank	Branch of Service
MUDIYANSELAGE STEPHEN	...	
ABAYAWARDNE	Flying Officer	Equipment
MUTTUTHAMBY NAVARATNAM	Pilot Officer	Secretarial
HERBERT SUNDERAN COOMARASAMY	Pilot Officer	Secretarial
Dr. ABDUL SAMED ISMAIL	Flying Officer	Medical

By His Excellency's command,

K. VAITHIANATHAN,  
Permanent Secretary,

Ministry of Defence and External Affairs.

Colombo 1, January 28, 1952.

## Appointments, &c., by the Public Service Commission

No. 92 of 1952

A. 3/52.

THE Public Service Commission has been pleased to order the following appointments in the Income Tax Department:—

Mr. E. B. D. JAYASUNDERA, Assistant Assessor, to be an Assessor with effect from December 1, 1951.

Messrs. K. S. PARAKRAMA and W. RAJENDRA, Assistant Assessors, to be Assessors with effect from January 1, 1952.

M. CHANDRASOMA,  
Secretary, Public Service Commission.

Office of the Public Service Commission,  
P. O. Box No. 500,  
Colombo 1, January 30, 1952.

## Appointments, &c., by the Judicial Service Commission

No. 93 of 1952

No. JAA/33/48.

THE Judicial Service Commission has been pleased to appoint Mr. W. THALGODAPITIYA to be, in addition to his other duties, Additional District Judge, Kegalla, on 31st January, 1952, to enable judgment to be delivered in D. C. Kegalla Cases Nos. 5311, 5140, 5637, 6253, 4007, and 6335.

T. P. P. GOONETILLEKE,  
Secretary,  
Judicial Service Commission.

Office of the Judicial Service Commission,  
P. O. Box 573,  
Colombo, 25th January, 1952.

No. 94 of 1952

No. JAA/33/48.

THE Judicial Service Commission has been pleased to appoint Mr. W. THALGODAPITIYA to be, in addition to his other duties, Additional District Judge, Kegalla, on 21st and 22nd February, 1952, to enable judgment to be delivered in D. C. Kegalla Case No. 6002 and to hear D. C. Kegalla Case No. 5270.

T. P. P. GOONETILLEKE,  
Secretary,  
Judicial Service Commission.

Office of the Judicial Service Commission,  
P. O. Box 573,  
Colombo, 25th January, 1952.

No. 95 of 1952

No. JAA/22/48.

THE Judicial Service Commission has been pleased to appoint Mr. N. EDIRISINGHE to be, in addition to his other duties, Additional Magistrate, Hambantota, and Additional District Judge, Tangalla, on 31st January, 1952, to enable reasons to be delivered in M. C. Hambantota Case No. 15761.

T. P. P. GOONETILLEKE,  
Secretary,  
Judicial Service Commission.

Office of the Judicial Service Commission,  
P. O. Box 573,  
Colombo, 26th January, 1952.

BY  
by the  
appoint

S. M.  
pura,  
sioner  
1952,  
ABAYA

Mr.  
trate  
tara,

January, 1952, during the absence of Mr. V. S. GUNAWARDENE.

No. JAA/40/48.

Mr. B. R. G. WIJEYEKOON to be Additional Magistrate, Matale, and Additional District Judge, Kandy, on 7th February, 1952, to hear M. C. Matale Case No. 19226.

No. JL/24/48.

Mr. A. M. SAHEED to be Additional Magistrate and Additional Commissioner of Requests, Galle, Additional Municipal Magistrate, Galle, and Additional District Judge, Galle, on 26th and 27th January, 1952, during the absence of Mr. D. J. R. GUNAWARDENE.

T. P. P. GOONETILLEKE,  
Secretary,  
Judicial Service Commission.

Office of the Judicial Service Commission,  
P. O. Box 573,  
Colombo, 29th January, 1952.

## Other Appointments

No. 97 of 1952

No. AI. 9/1/51.

THE Honourable the Minister of Justice has, under section 365 (1) of the Criminal Procedure Code, granted authority to Mr. T. BALAKRISHNAN, while holding the post of Inquirer for the judicial division of Point Pedro, Jaffna District, to order post-mortem examination, when necessary.

R. R. SELVADURAI,  
Permanent Secretary to the  
Ministry of Justice.

Colombo, 24th January, 1952.

No. 98 of 1952

No. AI/11/5.

THE Honourable the Minister of Justice has, under section 120 of the Criminal Procedure Code (Cap. 16), appointed Mr. G. S. PERERA, to act as Inquirer for Mantai North, Mannar District, from the 25th January, 1952, until the assumption of office by Mr. K. FRANCIS.

Colombo,

THE Honourable the Minister of Justice has, under section 120 of the Criminal Procedure Code (Cap. 16), appointed Mr. S. M. THEOPHILUS, to act as Inquirer for Karavaku Pattu, from the 25th January, 1952, until the assumption of office by Mr. S. M. THEOPHILUS, while acting as Inquirer for Revenue Officer of the said Pattu.

R. R. SELVADURAI,  
Permanent Secretary to the  
Ministry of Justice.

Colombo, 24th January, 1952.

No. 105 of 1952

THE Honourable the Minister of Home Affairs and Rural Development has been pleased to appoint Mr. ANANDA LUXSHMAN GUNARATNE to be a Notary Public throughout the judicial division of Kandy, and to practise such in the English language.

B. F. PERERA,  
Permanent Secretary to the  
Ministry of Home Affairs and Rural Development.  
Colombo, January 24, 1952.

No. 101 of 1952

No. AI. 14/7/51.

THE Honourable the Minister of Justice has, under section 120 of the Criminal Procedure Code (Cap. 16), appointed Mr. T. B. CHANDRASEKERA to act as Inquirer for Kurunegala Town, Kurunegala District, from the 18th January, 1952, until the resumption of duties by Mr. W. L. G. JAYASINGHE.

R. R. SELVADURAI,  
Permanent Secretary to the  
Ministry of Justice.

Colombo, 24th January, 1952.

No. 106 of 1952

THE Honourable the Minister of Home Affairs and Rural Development has been pleased to appoint Mr. GANGODAWILA APPUHAMILLAGE CORNELIS PERERA WICKRAMASINGHA to be a Notary Public throughout the judicial division of Panadura with residence and office at Horana and an additional office at Palanoruwa, and to practise as such in the Sinhalese language.

B. F. PERERA,  
Permanent Secretary to the  
Ministry of Home Affairs and Rural Development.  
Colombo, January 19, 1952.

No. 102 of 1952

No. AI. 17/2/51.

THE Honourable the Minister of Justice has, under section 120 of the Criminal Procedure Code (Cap. 16), appointed Messrs. W. M. KARUNASUNDARA and W. M. UKKU BANDA to be Inquirers for Bintenne Division, Badulla District, with effect from the 21st January, 1952.

R. R. SELVADURAI,  
Permanent Secretary to the  
Ministry of Justice.

Colombo, 23rd January, 1952.

No. 107 of 1952

THE Honourable the Minister of Home Affairs and Rural Development has been pleased to appoint Mr. SENANAYAKE AMARASINGHE MOHOTTI APPUHAMILLAGE SIRISENA SENANAYAKE to be a Notary Public throughout the judicial division of Negombo with residence and office at Kotadeniyawa, and to practise as such in the Sinhalese language.

B. F. PERERA,  
Permanent Secretary to the  
Ministry of Home Affairs and Rural Development.  
Colombo, January 23, 1952.

No. 103 of 1952

No. AI. 18/1.

THE Honourable the Minister of Justice has, under section 120 of the Criminal Procedure Code (Cap. 16), appointed Mr. J. SAMARAKOON to be an Inquirer for Kuruwiti Korale, Ratnapura District, from the 15th January to the 15th May, 1952.

Notification No. 58 of 1952 appearing in *Gazette* No. 10,344 of January 18, 1952, is hereby cancelled in so far as it relates to the appointment of Mr. K. A. D. VINCENT as Inquirer for Kuruwiti Korale, Ratnapura District.

B. F. PERERA,  
Permanent Secretary to the  
Ministry of Home Affairs and Rural Development.  
Colombo, January 18, 1952.

No. 108 of 1952

THE Honourable the Minister of Home Affairs and Rural Development has been pleased to appoint Mr. AMARASINGHE MUDALIGEY DON CHARLES AMARASINGHE SENANAYAKA to be a Notary Public throughout the judicial division of Avissawella with residence and office at Avissawella, and to practise as such in the Sinhalese language.

B. F. PERERA,  
Permanent Secretary to the  
Ministry of Home Affairs and Rural Development.  
Colombo, January 19, 1952.

No. 109 of 1952

Honourable the Minister of Home Affairs and Development has been pleased to appoint Mr. BERT CYRIL CHARLES SAMARASINGHE JAYAWEERA to be a Notary Public throughout the judicial division of with residence and office at Hataraliyadde and additional office at Galagedara, and to practise as such in the Sinhalese language.

B. F. PERERA,  
Permanent Secretary to the  
Ministry of Home Affairs and Rural Development.  
Colombo, January 23, 1952.

No. 110 of 1952

THE Honourable the Minister of Home Affairs and Rural Development has been pleased to appoint Mr. CHARLES ARYACHACKRAVARTI SENEVIRATNE RATNAYAKE SAMARASINGHE to be a Notary Public throughout the judicial division of Kandy with residence and office at Kandy, and to practise as such in the Sinhalese language.

B. F. PERERA,  
Permanent Secretary to the  
Ministry of Home Affairs and Rural Development  
Colombo, January 19, 1952.

No. 111 of 1952

THE Honourable the Minister of Home Affairs and Rural Development has been pleased to appoint Mr. ARTHUR ANDERSON AMARASINGHE SENEVIRATNE to be a Notary Public throughout the judicial division of Balapitiya with residence and office at Bentota and an additional office at Induruwa, and to practise as such in the Sinhalese language.

B. F. PERERA,  
Permanent Secretary to the  
Ministry of Home Affairs and Rural Development  
Colombo, January 24, 1952.

No. 112 of 1952

THE Honourable the Minister of Home Affairs and Rural Development has been pleased to appoint Mr. PATRICK PIYARATNE SAMARAWICKRAMA WIJAYATUNGA, to be a Notary Public throughout the judicial division of Matara with residence and office at Matara, and to practise as such in the Sinhalese language.

B. F. PERERA,  
Permanent Secretary to the  
Ministry of Home Affairs and Rural Development  
Colombo, January 23, 1952.

No. 113 of 1952

THE Honourable the Minister of Home Affairs and Rural Development has been pleased to appoint Mr. BANDARALOKUGE SIMON PERERA, to be a Notary Public

throughout the  
judicial division and office  
in the Sinha

Minister  
Colombo,

No. 114 of 1952

THE Honourable the Minister of Home Affairs and Rural Development has been pleased to appoint Mr. KAMBURAWALA KANKANAMAGE DON DANIEL RANAWERA SENANAYAKE to be a Notary Public throughout the judicial division of Ratnapura with residence and office at Karawita, with an additional office at Nivitigala, and to practise as such in the Sinhalese language.

B. F. PERERA,  
Permanent Secretary to the  
Ministry of Home Affairs and Rural Development  
Colombo, January 19, 1952.

## Government Notifications

Q/1/4.

I, Don Stephen Senanayake, Minister of External Affairs, do hereby in terms of regulation 47 of the regulations made under the Immigrants and Emigrants Act, No. 20 of 1948, authorize Mr. K. Manikkalingam of the Department of Immigration and Emigration, to be a competent authority for the purpose of the regulations framed under section 48 of the Act.

D. S. SENANAYAKE,  
Minister of External Affairs.  
Colombo, January 21, 1952.

Q/1/4.

I, Don Stephen Senanayake, Minister of External Affairs, do hereby in terms of regulation 47 of the regulations made under the Immigrants and Emigrants Act, No. 20 of 1948, authorize Mr. A. L. Benedict of the Department of Immigration and Emigration, to be a competent authority for the purpose of the regulations framed under section 48 of the Act, with effect from January 16, 1952.

D. S. SENANAYAKE,  
Minister of External Affairs  
Colombo, January 24, 1952.

No. PN 137 (D).

IN terms of section 24 of the Minutes on Pensions it is hereby notified that the under-mentioned officers who have been seconded for service will be allowed to count the period of their temporary employment for pension purposes.

Name	Pensionable Appointment	Seconded Service
Mr. C. M. Perera	District Engineer, P. W. D.	Assistant Secretary to the Ministry of Transport and Works
Mr. W. D. Wijesinghe	Clerk, E. C. C., Grade I	O. & M. Officer, General Treasury
Mr. L. E. O. Perera	Clerk, E. C. C., Grade II	Clerk, Colombo Plan Exhibition Office
Mr. W. A. Somadasa	Clerk, Assistant Clerks' Service	Assistant Clerk, Office of the Official Languages Commission
Mr. L. B. Uduwawala	Clerk, G. C. C.	Clerk, Office of the Official Languages Commission
Mr. T. S. Amarasena	Clerk, E. C. C., Grade II	do.
Mr. P. Thangaratnam	do.	Investigating Officer, Department for the Registration of Indian and Pakistani Residents
Mr. J. L. B. de Z. Adihetty	do.	do.
Mr. S. Thampymuttu	do.	do.
Mr. D. G. Coomasaru	do.	do.
Mr. V. Thiagarajah	Stenographer, Lower Grade	Work in connection with the Royal Visit, 1952
Mr. S. R. W. P. Amarasinghe	Clerk, E. C. C., Grade II	do.
Mr. G. D. P. Senanayake	Clerk, G. C. C.	do.
Mr. D. M. N. Dissanayake	do.	do.
Mr. D. M. Dissanayake	L. D. O. Overseer	Temporary Supervisor, L. D. O. Allotments
Mr. H. Francis Perera	Messenger, P. W. D.	Plan Keeper, P. W. D.

General Treasury,  
Colombo, January 21, 1952.

H. E. PERIES,  
Acting Deputy Secretary to the Treasury.

B. 7/36.

**The Holidays Ordinance**

BY virtue of the powers vested in me by section 7 of the Holidays Ordinance (Chapter 135), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, I, Oliver Ernest Goonetilleke, Minister of Home Affairs and Rural Development, do by this notice appoint Thursday, February 14, 1952, to be a public and bank holiday, on account of the arrival of Their Royal Highnesses the Princess Elizabeth and the Duke of Edinburgh in Ceylon, in addition to the days specified in the First and Second Schedules to that Ordinance.

O. E. GOONETILLEKE,  
Minister of Home Affairs and Rural Development.  
Colombo, January 28, 1952.

**The Ceylon (Parliamentary Elections) Order in Council, 1946**

IN the exercise of the powers vested in him by section 9 (1) of the Ceylon (Parliamentary Elections) Order in Council, 1946, as amended by section 6 of the Ceylon (Parliamentary Elections) Amendment Act, No. 48 of 1949,

the Honourable the Minister of Home Affairs and Rural Development has appointed for the Electoral Districts specified in Column I of the Schedule hereto the Assistant Registering Officers mentioned in the corresponding entry in Column II for the purposes of the 1951 revision of the registers of electors.

B. F. PERERA,  
Permanent Secretary, Ministry of  
Home Affairs and Rural Development.  
Colombo, January 17, 1952.

## SCHEDULE

I	II
<i>Electoral District</i>	<i>Assistant Registering Officer</i>
No. 13.—Horana	} Mr. M. A. Piyasekera, Assistant Elections Officer, Kalutara
No. 15.—Panadure	
No. 16.—Kalutara	
No. 17.—Matugama &	
No. 18.—Agalawatta	
No. 27.—Maturata	} Mr. G. P. Haththotuwa, Assistant Elections Officer, Nuwara Eliya
No. 28.—Nuwara Eliya	
No. 29.—Talawakelle &	
No. 30.—Kotagala	

**The Land Acquisition Ordinance (Chapter 203)***Order No. 4 of 1952*

BY virtue of the powers vested in me by section 12 (1) of the Land Acquisition Ordinance (Chapter 203, as amended by section 2 of Ordinance No. 51 of 1947, and adapted by the Order in the proclamation under section 88 (1) of the Ceylon (Constitution) Order in Council, 1946, published in the *Government Gazette Extraordinary* No. 9,773 of September 24, 1947), I hereby direct each Government Agent or Assistant Government Agent mentioned in column I of the schedule hereto or any other officer of the Crown authorized by him in that behalf to take possession for and on behalf of His Majesty, of the land respectively described in the corresponding entries in column 2 of that schedule.

Colombo, January 30, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

## SCHEDULE

<i>Column 1</i>	<i>Column 2</i>
	The land shown as—
J. 732/Q. 2555—The Government Agent, Western Province	.. Lots Nos. 1, 2 and 26 in preliminary plan No. A 2,783
J. 328/LB. 1331—The Assistant Government Agent, Matara	.. Lots Nos. 32, 49, 50, 52, 53 and 54 in preliminary plan No. A 1,128
F. 3763/LA. 5931—The Government Agent, North-Western Province	.. Lots Nos. 276, 277, 278, 279, 280, 281, 282; 283, 284, 285, 286, 287, 288, 289, 290, 291, 292, 293, 294, 295, 296, 297, 298, 299, 300, 301, 302, 303, 304, 305, 306, 307, 308, 309, 310, 311, 312, 313, 314, 315, 316, 317, 318, 319, 320, 321, 322, 323, 324, 325, 326, 327, 328, 329, 330, 331, 332, 333, 334, 335, 336, 337, 338, 339, 340, 341, 342, 343, 344, 345, 346, 347, 348, 349, 350, 351, 352, 353, 354, 355, 356, 357, 358, 359, 360, 361, 362, 363, 364, 365, 366, 367, 368, 369, 370, 371, 372, 373, 374, 375, 376, 377, 378, and 379 in supplement No. 1 to Irrigation Survey preliminary plan No. 7
J. 1679/LA. 7142—The Government Agent, North-Western Province	.. Lot No. 17 in supplement No. 5 to final village plan No. 221
J. 887/LA. 5931A The Government Agent, North-Western Province	.. Lot No. 323 in supplement No. 2 to final village plan No. 1,991
A. 96 J. 1687/LR. 4357—The Government Agent, Province of Sabaragamuwa	.. Lot No. 109 in supplement No. 5 to final village plan No. 34.

**The Land Acquisition Act, No. 9 of 1950**

## ORDER UNDER SECTION 36

*Order No. 14 of 1952*

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 21, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

## SCHEDULE

I	II
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>	<i>Description of Land</i>
The Government Agent, Western Province	.. Lot 1 in preliminary plan No. A 2,857

**The Land Acquisition Act, No. 9 of 1950**

ORDER UNDER SECTION 36

*Order No. 15 of 1952*

Reference No. Q. 3136/J/HLG/362.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 21, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

I	SCHEDULE	II
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>		<i>Description of Land</i>
The Government Agent, Western Province	..	Lot 1 in preliminary plan No. A 2,875

**The Land Acquisition Act, No. 9 of 1950**

ORDER UNDER SECTION 36

*Order No. 16 of 1952*

Reference No: LD. 615/J/TW/712.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 21, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

I	SCHEDULE	II
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>		<i>Description of Land</i>
The Assistant Government Agent, Nuwara Eliya	..	Lots 1 and 2 in preliminary plan No. A 1,661

**The Land Acquisition Act, No. 9 of 1950**

ORDER UNDER SECTION 36

*Order No. 17 of 1952*

Reference No. LF. 362/J/E/217.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 25, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

I	SCHEDULE	II
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>		<i>Description of Land</i>
The Assistant Government Agent, Trincomalee District	..	Lots Nos. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 and 10 in preliminary plan No. A 973

**The Land Acquisition Act, No. 9 of 1950**

ORDER UNDER SECTION 36

*Order No. 18 of 1952*

Reference No. Q. 3655/J/E/478.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 25, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

I	SCHEDULE	II
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>		<i>Description of Land</i>
The Government Agent, Western Province	..	Lot 1 in preliminary plan No. A 2,981

**The Land Acquisition Act, No 9 of 1952**

ORDER UNDER SECTION 36

*Order No. 19 of 1952*

Reference No. Q 3974/J/AL/1181.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 25, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

## SCHEDULE

I	II
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>	<i>Description of Land</i>
The Government Agent, Western Province	Lot 1 in preliminary plan No. A 2,778, Gonahena

**The Land Acquisition Act, No. 9 of 1950**

ORDER UNDER SECTION 36

*Order No. 20 of 1952*

Reference No. LA. 7254/J/AL/211.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 25, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

## SCHEDULE

I	II
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>	<i>Description of Land</i>
The Government Agent, North-Western Province	Lot 1 in preliminary plan No. A 1,046, Meddegama.

**The Land Acquisition Act, No. 9 of 1950**

ORDER UNDER SECTION 36

*Order No 21 of 1952*

Reference No. Q. 3,465/J/DEA/462.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 25, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

## SCHEDULE

I	II
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>	<i>Description of Land</i>
The Government Agent, Western Province	Lots 1, 2 and 4 in preliminary plan No. A 2,795

**The Land Acquisition Act, No. 9 of 1950**

ORDER UNDER SECTION 36

*Order No. 22 of 1952*

Reference No. LA. 7313/J/AL/767.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 25, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

## SCHEDULE

I	II
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>	<i>Description of Land</i>
The Government Agent, North-Western Province	Lot 1 in preliminary plan No. A 1,078, Attanapitiya, and lot 31 in supplement No. 1 to final village plan No. 1,012, Kurenepola

**The Land Acquisition Act, No. 9 of 1950**

## ORDER UNDER SECTION 36

*Order No. 23 of 1952*

Reference No. LR. 1006/J/AL/243.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorised in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 25, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

<i>I</i>	SCHEDULE	<i>II</i>
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>		<i>Description of Land</i>
The Government Agent, North-Central Province	..	Lot 72 in supplement No. 1 to final village plan No. 823.

**The Land Acquisition Act, No. 9 of 1950**

## ORDER UNDER SECTION 36

*Order No. 24 of 1952*

Reference No. L. A/3180/J/AL/877.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorised in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 25, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

<i>I</i>	SCHEDULE	<i>II</i>
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>		<i>Description of Land</i>
The Assistant Government Agent, Puttalam	..	Lots Nos. 1, 2, 3, 5, 6, 7 and 8 in preliminary plan No. A 1113

**The Land Acquisition Act, No. 9 of 1950**

## ORDER UNDER SECTION 36

*Order No. 25 of 1952*

Reference No. Q. 3449/J/E/846.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorised in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 28, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

<i>I</i>	SCHEDULE	<i>II</i>
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>		<i>Description of Land</i>
The Government Agent Western Province	..	Lots Nos. 1, 2, 3, 4, 5, and 6 in preliminary plan No. A 2881,

**The Land Acquisition Act, No. 9 of 1950**

## ORDER UNDER SECTION 36

*Order No. 26 of 1952*

Reference No. Q. 3860/J/AL/924.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorised in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 28, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

<i>I</i>	SCHEDULE	<i>II</i>
<i>Government Agent, Assistant Government Agent or other authorised officer</i>		<i>Description of Land</i>
The Government Agent, Western Province	..	Lots 1, 2, 3 and 4 in preliminary plan No. A 2879, Banduragoda.



**The Land Acquisition Act, No. 9 of 1950**

ORDER UNDER SECTION 36

*Order No. 27 of 1952*

Reference No. L. A/3229/J/AL/496.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorised in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 28, 1952

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

## SCHEDULE

I

*Government Agent, Assistant Government Agent  
or other authorised officer*

II

*Description of Land*

The Assistant Government Agent, Puttalam District

Lot 1 in preliminary plan No. A 1053, Katukenda.

**The Land Acquisition Act, No. 9 of 1950**

ORDER UNDER SECTION 36, PROVISIO (a)

*Order No. 28 of 1952*

Reference No. LM. 5194/J/HLG/787.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorised in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 29, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

## SCHEDULE

I

*Government Agent, Assistant Government Agent  
or other authorised officer*

II

*Description of Land*

The Assistant Government Agent, Kegalla

The land called Edandamulahena in extent about 2 acres, situated in Yatiyantota village, D. R. O's Division of Dehigampal Korale and Lower Bulatgama, Kegalle District, and bounded as follows:—  
North by road (from Yatiyantota-Ardross)  
East by land claimed by H. A. Hendrick Arachchi  
South by spring, and  
West by ela

**The Land Acquisition Act, No. 9 of 1950**

ORDER UNDER SECTION 36, PROVISIO (a)

*Order No. 29 of 1952*

Reference No. LD. 7290/J/E/1276.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent, or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 29, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

## SCHEDULE

I

*Government Agent, Assistant Government Agent  
or other authorized Officer*

II

*Description of Land*

Assistant Government Agent, Hambantota

Lots Nos. 231, 232, 233, 235, 236, 237, 238 and 239 in Supplement No. 16 to final village plan No. 291.

**The Land Acquisition Act, No. 9 of 1950**

ORDER UNDER SECTION 36

*Order No. 30 of 1952*

Reference No. LB. 1878/J/E/71.

BY virtue of the powers vested in me by section 36 of the Land Acquisition Act, No. 9 of 1950, I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, do hereby direct the Government Agent, Assistant Government Agent or other officer authorized in that behalf by such Government Agent or Assistant Government Agent and referred to in column I of the Schedule hereto, to take possession of the land specified in the corresponding entry in column II of that Schedule.

Colombo, January 30, 1952.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

## SCHEDULE

I  
Government Agent, Assistant Government Agent  
or other authorised officer

II  
Description of Land

The land called—

The Assistant Government Agent, Matara . . . Weranamandiya in extent approximately 1 acre, situated in Kandegoda in Kandeboda Pattu, Matara District; and bounded as follows :—  
North by the land called Weranamandiya Deniya,  
East by the land called Solugahawatta,  
South by the land called Alutwatta, and  
West by the land called Radagawatta.

L. D.—B. 67/50.

**The Irrigation Ordinance, No. 32 of 1946**

RULES under section 11 (1) of the Irrigation Ordinance, No. 32 of 1946, made by the majority of the proprietors within the irrigable area in Garatuduwe Ela Anicut at Nanatota of Bentota Walallawiti Korale, Galle District, at a meeting held on December 5, 1951, and approved by the Minister of Agriculture and Lands, by virtue of the powers vested in him by section 14 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

S. F. AMERASINGHE,  
Permanent Secretary,

Ministry of Agriculture and Lands.

Colombo, January 17, 1952.

**RULES**

1. Every year the work of repairing and weeding bunds and of clearing dams, spills, water-courses and drainage channels shall be done by the proprietors in the months of February and September for Yala and Maha seasons respectively, and it shall be the duty of every irrigation headman to inspect and report to the Divisional Revenue Officer once a week during that period the progress of such work in his division.

2. Subject to the provisions of rule 3, each proprietor of paddy land in the irrigable area shall contribute annually either in labour or in money in proportion to the extent of land he owns towards the upkeep and improvement of the minor irrigation works in such area.

3 (1) The full amount of labour each proprietor is liable to contribute under rule 2 shall not exceed—

- (i) two cubes of earthwork per acre; or
- (ii) four days' labour per acre; or
- (iii) a money payment in commutation of such labour at the rate of two rupees per day's labour

(2) Where payment of money is made in commutation of labour, such payment shall be made not later than thirty-first day of March in respect of the Yala season and the thirty-first day of October in respect of the Maha season in any year.

(3) A day's labour shall for the purposes of this rule be taken to mean a day of six hours at any time between sunrise and sunset.

4. The labour referred to in rule 2 shall be called out by beat of tom-tom at such time and in such numbers as the Government Agent or any other officer authorised by him in that behalf may determine.

5. In addition to the ordinary work of the year as provided for in the preceding rules, whenever the Government Agent or any person authorised by him in that behalf gives notice by beat of tom-tom or otherwise, of the need of labour for any urgent work of repair or of impending damage, every proprietor shall forthwith contribute the necessary labour or cause his share of the work to be done at his own expense.

6. The proprietors of land in any area where an irrigation headman has been appointed shall pay such headman in return for his services, one-sixtyfourth part of the harvested crop or its equivalent in cash as determined by the Government Agent.

7. No person shall for any purpose whatsoever obstruct, encroach upon, or lessen the width of any watercourse or ela.

8. The chief watercourses shall at all times be kept clear and in good order by all the proprietors of a stretch of fields benefited by an irrigation work.

9. (1) The minor watercourses shall be repaired by the respective proprietors of the fields adjoining such minor watercourses

(2) The extent to which each individual proprietor is called upon to repair any minor watercourse under paragraph (1), shall be determined at a meeting of all the proprietors convened for the purpose.

(3) A proprietor may perform his share of the work either in person or through an agent or make such money payment in commutation of his share of the work as may be determined by the Government Agent.

10. No new amunas or dams to direct water from any existing amuna or dam shall be constructed without the consent of all parties interested in the water, and no person shall break an upper amuna in order to make up for a deficiency or failure in the water at an amuna below it.

11. Before each cultivation season, the Divisional Revenue Officer or his representative shall convene a meeting of the proprietors concerned for the purpose of fixing the initial dates for ploughing, tilling and sowing. The minutes of such meeting shall be forwarded to the Government Agent for his approval.

12. (1) The distribution of water from an irrigation work to any land shall be regulated by the Irrigation Headman on the orders of the Divisional Revenue Officer.

(2) No proprietor or other person shall, under any pretext whatsoever, block up any waterpassage or open any sluice or dam without the approval of the irrigation headman, nor shall the spill level of any tank or the crest level of any anicut be raised without the consent of the Government Agent.

13. (1) If owing to drought or owing to any unexpected damage to a dam, the quantity of water in a tank is found insufficient for the season, the irrigation headman shall report the fact to the Divisional Revenue Officer, and the Divisional Revenue Officer shall take such measures as may be necessary to ensure an equitable distribution of the available water.

(2) If any person is dissatisfied by any measure taken by the Divisional Revenue Officer under the preceding provisions of this rule, he may appeal to the Government Agent.

14. In these rules—

“ Government Agent ” means the Government Agent of the Southern Province.

“ minor irrigation work ” shall have the same meaning as in the Irrigation Ordinance, No. 32 of 1946, and

“ proprietor ” means the owner of any land irrigated or to be irrigated by any irrigation work in the irrigable area and includes the occupier and the cultivator of such land.

L.D.—B. 67/50

**The Irrigation Ordinance, No. 32 of 1946**

RULES under section 11 (1) of the Irrigation Ordinance, No. 32 of 1946, made by the majority of the proprietors within the irrigable area in Kirindola Wal Ela Anicut at Naranowita of Bentota Walallawiti Korale, Galle District, at a meeting held on December 4, 1951, and approved by the Minister of Agriculture and Lands

by virtue of the powers vested in him by section 14 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947

S. F. AMERASINGHE,  
Permanent Secretary,

Ministry of Agriculture and Lands

Colombo, January 17, 1952

#### RULES

1. Every year the work of repairing and weeding bunds and of clearing dams, spills, water-courses and drainage channels shall be done by the proprietors in the months of February, March and September for Yala and Maha seasons respectively, and it shall be the duty of every irrigation headman to inspect and report to the Divisional Revenue Officer once a week during that period the progress of such work in his division

2. Subject to the provisions of rule 3, each proprietor of paddy land in the irrigable area shall contribute annually either in labour or in money in proportion to the extent of land he owns towards the upkeep and improvement of the minor irrigation works in such area.

3. (1) The full amount of labour each proprietor is liable to contribute under rule 2 shall not exceed—

- (i) two cubes of earthwork per acre; or
- (ii) four days' labour per acre; or
- (iii) a money payment in commutation of such labour at the rate of two rupees per day's labour

(2) Where payment of money is made in commutation of labour, such payment shall be made not later than thirty-first day of March in respect of the Yala season and the thirty-first day of October in respect of the Maha season in any year.

(3) A day's labour shall for the purposes of this rule be taken to mean a day of six hours at any time between sunrise and sunset.

4. The labour referred to in rule 2 shall be called out by beat of tom-tom at such times and in such numbers as the Government Agent or any other officer authorised by him in that behalf may determine.

5. In addition to the ordinary work of the year as provided for in the preceding rules, whenever the Government Agent or any person authorised by him in that behalf gives notice by beat of tom-tom or otherwise, of the need of labour for any urgent work of repair or of impending damage, every proprietor shall forthwith contribute the necessary labour or cause his share of the work to be done at his own expense.

6. The proprietors of land in any area where an irrigation headman has been appointed shall pay such headman in return for his services, one-sixty-fourth part of the harvested crop or its equivalent in cash as determined by the Government Agent.

7. No person shall, for any purpose whatsoever, obstruct, encroach upon, or lessen the width of any water course or elu

8. The chief water courses shall at all times be kept clear and in good order by all the proprietors of the stretch of fields benefited by an irrigation work.

9. (1) The minor water courses shall be repaired by the respective proprietors of the fields adjoining such minor water courses

(2) The extent to which each individual proprietor is called upon to repair any minor water course under paragraph (1) shall be determined at a meeting of all the proprietors convened for the purpose

(3) A proprietor may perform his share of the work either in person or through an agent or make such money payment in commutation of his share of the work as may be determined by the Government Agent

10. No new amunas or dams to direct water from any existing amuna or dam shall be constructed without the consent of all parties interested in the water, and no person shall break an upper amuna in order to make up for a deficiency or failure in the water at an amuna below it.

11. Before each cultivation season, the Divisional Revenue Officer or his representative shall convene a meeting of the proprietors concerned for the purpose of

fixing the initial dates for ploughing, tilling and sowing. The minutes of such meeting shall be forwarded to the Government Agent for his approval.

12. (1) The distribution of water from an irrigation work to any land shall be regulated by the irrigation headman on the orders of the Divisional Revenue Officer.

(2) No proprietor or other person shall, under any pretext whatsoever, block up any water passage, or open any sluice or dam without the approval of the irrigation headman, nor shall the spill level of any tank or the crest level of any anicut be raised without the consent of the Government Agent

13. (1) If owing to drought or owing to any unexpected damage to a dam, the quantity of water in a tank is found insufficient for the season, the irrigation headman shall report the fact to the Divisional Revenue Officer and the Divisional Revenue Officer shall take such measures as may be necessary to ensure an equitable distribution of the available water

(2) If any person is dissatisfied by any measure taken by the Divisional Revenue Officer under the preceding provisions of this rule, he may appeal to the Government Agent

14. In these rules—

“Government Agent” means the Government Agent of the Southern Province;

“minor irrigation work” shall have the same meaning as in the Irrigation Ordinance, No 32 of 1946; and

“proprietor” means the owner of any land irrigated or to be irrigated by any irrigation work in the irrigable area and includes the occupier and the cultivator of such land

L D—B. 67/50.

#### The Irrigation Ordinance, No. 32 of 1946

RULES under section 11 (1) of the Irrigation Ordinance, No 32 of 1946, made by the majority of the proprietors within the irrigable area in Badduwela Amuna at Mattaka of Bentota Walallawiti Korale, Galle District, at a meeting held on December 4, 1951, and approved by the Minister of Agriculture and Lands by virtue of the powers vested in him by section 14 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

S. F. AMERASINGHE,

Permanent Secretary,

Ministry of Agriculture and Lands

Colombo, January 17, 1952.

#### RULES

1. Every year the work of repairing and weeding bunds and of clearing dams, spills, water-courses and drainage channels shall be done by the proprietors in the months of March and September for Yala and Maha seasons respectively, and it shall be the duty of every irrigation headman to inspect and report to the Divisional Revenue Officer once a week during that period, the progress of such work in his division.

2. Subject to the provisions of rule 3, each proprietor of paddy land in the irrigable area shall contribute annually either in labour or in money in proportion to the extent of land he owns towards the upkeep and improvement of the minor irrigation works in such area

3. (1) The full amount of labour each proprietor is liable to contribute under rule 2 shall not exceed—

- (i) two cubes of earthwork per acre; or
- (ii) four days' labour per acre; or
- (iii) a money payment in commutation of such labour at the rate of two rupees per day's labour.

(2) Where payment of money is made in commutation of labour, such payment shall be made not later than thirty-first day of March in respect of the Yala season and the thirty-first day of October in respect of the Maha season in any year.

(3) A day's labour shall for the purposes of this rule be taken to mean a day of six hours at any time between sunrise and sunset.

4. The labour referred to in rule 2 shall be called out by beat of tom-tom at such times and in such numbers as the Government Agent or any other officer authorised by him in that behalf may determine.

5. In addition to the ordinary work of the year as provided for in the preceding rules, whenever the Government Agent or any person authorised by him in that behalf gives notice by beat of tom tom or otherwise, of the need of labour for any urgent work of repair or of impending damage, every proprietor shall forthwith contribute the necessary labour or cause his share of the work to be done at his own expense.

6. The proprietors of land in any area where an irrigation headman has been appointed shall pay such headman in return for his services, one-sixty-fourth part of the harvested crop or its equivalent in cash as determined by the Government Agent.

7. No person shall, for any purpose whatsoever, obstruct, encroach upon, or lessen the width of any water course or ela.

8. The chief water courses shall at all times be kept clear and in good order by all the proprietors of a stretch of fields benefited by an irrigation work.

9. (1) The minor water courses shall be repaired by the respective proprietors of the fields adjoining such minor water courses.

(2) The extent to which each individual proprietor is called upon to repair any minor water course under paragraph (1) shall be determined at a meeting of all the proprietors convened for the purpose.

(3) A proprietor may perform his share of the work either in person or through an agent or make such money payment in commutation of his share of the work as may be determined by the Government Agent.

10. No new amunas or dams to direct water from any existing amuna or dam shall be constructed without the consent of all parties interested in the water, and no person shall break an upper amuna in order to make up for a deficiency or failure in the water at an amuna below it.

11. Before each cultivation season, the Divisional Revenue Officer or his representative shall convene a meeting of the proprietors concerned for the purpose of fixing the initial dates for ploughing, tilling, and sowing. The minutes of such meeting shall be forwarded to the Government Agent for his approval.

12. (1) The distribution of water from an irrigation work to any land shall be regulated by the irrigation headman on the orders of the Divisional Revenue Officer.

(2) No proprietor or other person shall, under any pretext whatsoever, block up any water passage, or open any sluice or dam without the approval of the irrigation headman, nor shall the spill level of any tank or the crest level of any anicut be raised without the consent of the Government Agent.

13. (1) If owing to drought or owing to any unexpected damage to a dam, the quantity of water in a tank is found insufficient for the season, the irrigation headman shall report the fact to the Divisional Revenue Officer and the Divisional Revenue Officer shall take such measures as may be necessary to ensure an equitable distribution of the available water.

(2) If any person is dissatisfied by any measure taken by the Divisional Revenue Officer under the preceding provisions of this rule, he may appeal to the Government Agent.

14. In these rules—

“Government Agent” means the Government Agent of the Southern Province;

“minor irrigation work” shall have the same meaning as in the Irrigation Ordinance, No. 32 of 1946; and

“proprietor” means the owner of any land irrigated or to be irrigated by any irrigation work in the irrigable area and includes the occupier and the cultivator of such land.

L. D.—B. 67/50.

### The Irrigation Ordinance, No. 32 of 1946

RULES under section 11 (1) of the Irrigation Ordinance, No. 32 of 1946, made by the majority of the proprietors within the irrigable area in Bambarawana Maha Dola Anicut at Mattaka, Bentota Walallawiti Korale, Galle District, at a meeting held on December 4, 1951, and approved by the Minister of Agriculture and Lands by virtue of the powers vested in him by section 14 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

S. F. AMERASINGHE,  
Permanent Secretary,  
Ministry of Agriculture and Lands.

Colombo, January 17, 1952.

### RULES

1. Every year the work of repairing and weeding bunds and of clearing dams, spills, water-courses and drainage channels shall be done by the proprietors in the months of March and September for Yala and Maha seasons respectively; and it shall be the duty of every irrigation headman to inspect and report to the Divisional Revenue Officer once a week during that period, the progress of such work in his division.

2. Subject to the provisions of rule 3, each proprietor of paddy land in the irrigable area shall contribute annually either in labour or in money in proportion to the extent of land he owns towards the upkeep and improvement of the minor irrigation works in such area.

3. (1) The full amount of labour each proprietor is liable to contribute under rule 2 shall not exceed—

(i) two cubes of earthwork per acre; or

(ii) four days' labour per acre; or

(iii) a money payment in commutation of such labour at the rate of two rupees per days' labour.

(2) Where payment of money is made in commutation of labour, such payment shall be made not later than thirty-first day of March in respect of the Yala season and the thirty-first day of October in respect of the Maha season in any year.

(3) A day's labour shall for the purposes of this rule be taken to mean a day of six hours at any time between sunrise and sunset.

4. The labour referred to in rule 2 shall be called out by beat of tom-tom at such times and in such numbers as the Government Agent or any other officer authorized by him in that behalf may determine.

5. In addition to the ordinary work of the year as provided for in the preceding rules, whenever the Government Agent or any person authorized by him in that behalf gives notice by beat of tom-tom or otherwise, of the need of labour for any urgent work of repair or of impending damage, every proprietor shall forthwith contribute the necessary labour or cause his share of the work to be done at his own expense.

6. The proprietors of land in any area where an irrigation headman has been appointed shall pay such headman in return for his services, one-sixty-fourth part of the harvested crop or its equivalent in cash as determined by the Government Agent.

7. No person shall, for any purpose whatsoever obstruct, encroach upon, or lessen the width of any water course or ela.

8. The chief water courses shall at all times be kept clear and in good order by all the proprietors of a stretch of fields benefited by an irrigation work.

9. (1) The minor water courses shall be repaired by the respective proprietors of the fields adjoining such minor water courses:

(2) The extent to which each individual proprietor is called upon to repair any minor water course under paragraph (1) shall be determined at a meeting of all the proprietors convened for the purpose.

(3) A proprietor may perform his share of the work either in person or through an agent or make such money payment in commutation of his share of the work as may be determined by the Government Agent.

10. No new amunas or dams to direct water from any existing amuna or dam shall be constructed without the consent of all parties interested in the water, and no person shall break an upper amuna in order to make up for a deficiency or failure in the water at an amuna below it.

11. Before each cultivation season, the Divisional Revenue Officer or his representative shall convene a meeting of the proprietors concerned for the purpose of fixing the initial dates for ploughing, tilling and sowing. The minutes of such meeting shall be forwarded to the Government Agent for his approval.

12. (1) The distribution of water from an irrigation work to any land shall be regulated by the irrigation headman on the orders of the Divisional Revenue Officer.

(2) No proprietor or other person shall, under any pretext whatsoever, block up any water passage, or open any sluice or dam without the approval of the irrigation headman, nor shall the spill level of any tank or the crest level of any anicut be raised without the consent of the Government Agent.

13. (1) If owing to drought or owing to any unexpected damage to a dam, the quantity of water in a tank is found insufficient for the season, the irrigation headman shall report the fact to the Divisional Revenue Officer and the Divisional Revenue Officer shall take such measures as may be necessary to ensure an equitable distribution of the available water.

(2) If any person is dissatisfied by any measure taken by the Divisional Revenue Officer under the preceding provisions of this rule, he may appeal to the Government Agent.

14. In these rules—

“Government Agent” means the Government Agent of the Southern Province;

“minor irrigation work” shall have the same meaning as in the Irrigation Ordinance, No. 32 of 1946; and

“proprietor” means the owner of any land irrigated or to be irrigated by any irrigation work in the irrigable area and includes the occupier and the cultivator of such land.

L. D.—B. 67/50.

#### The Irrigation Ordinance, No. 32 of 1946

RULES under section 11 (1), of the Irrigation Ordinance, No. 32 of 1946, made by the majority of the proprietors within the irrigable area in Parapu Ela Anicut at Pelagaspalata, Bentota Walallawiti Korale, Galle District, at a meeting held on December 5, 1951, and approved by the Minister of Agriculture and Lands by virtue of the powers vested in him by section 14 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947

S. F. AMERASINGHE,  
Permanent Secretary,

Ministry of Agriculture and Lands.

Colombo, January 17, 1952.

#### RULES

1. Every year the work of repairing and weeding bunds and of clearing dams, spills, water-courses and drainage channels shall be done by the proprietors in the months of March and September for Yala and Maha seasons respectively, and it shall be the duty of every irrigation headman to inspect and report to the Divisional Revenue Officer once a week during that period, the progress of such work in his division.

2. Subject to the provisions of rule 3, each proprietor of paddy land in the irrigable area shall contribute annually either in labour or in money in proportion to the extent of land he owns towards the upkeep and improvement of the minor irrigation works in such area.

3. (1) The full amount of labour each proprietor is liable to contribute under rule 2 shall not exceed—

- (i) two cubes of earthwork per acre; or
- (ii) four days' labour per acre; or
- (iii) a money payment in commutation of such labour at the rate of two rupees per day's labour.

(2) Where payment of money is made in commutation of labour, such payment shall be made not later than thirty-first day of March in respect of the Yala season and the thirty-first day of October in respect of the Maha season in any year.

(3) A day's labour shall for the purposes of this rule be taken to mean a day of six hours at any time between sunrise and sunset.

4. The labour referred to in rule 2 shall be called out by beat of tom-tom at such times and in such numbers as the Government Agent or any other officer authorised by him in that behalf may determine.

5. In addition to the ordinary work of the year as provided for in the preceding rules, whenever the Government Agent or any person authorised by him in that behalf gives notice by beat of tom-tom or otherwise, of the need of labour for any urgent work of repair or of impending damage, every proprietor shall forthwith contribute the necessary labour or cause his share of the work to be done at his own expense.

6. The proprietors of land in any area where an irrigation headman has been appointed shall pay such headman in return for his services, Rs. 2 per acre per annum.

7. No person shall, for any purpose whatsoever, obstruct, encroach upon, or lessen the width of any water-course or ela.

8. The chief water-courses shall at all times be kept clear and in good order by all the proprietors of a stretch of fields benefited by an irrigation work.

9. (1) The minor water-courses shall be repaired by the respective proprietors of the fields adjoining such minor water-courses.

(2) The extent to which each individual proprietor is called upon to repair any minor water-course under paragraph (1) shall be determined at a meeting of all the proprietors convened for the purpose.

(3) A proprietor may perform his share of the work either in person or through an agent or make such money payment in commutation of his share of the work as may be determined by the Government Agent.

10. No new amunas or dams to direct water from any existing amuna or dam shall, be constructed without the consent of all parties interested in the water, and no person shall break an upper amuna in order to make up for a deficiency or failure in the water at an amuna below it.

11. Before each cultivation season, the Divisional Revenue Officer or his representative shall convene a meeting of the proprietors concerned for the purpose of fixing the initial dates for ploughing, tilling and sowing. The minutes of such meeting shall be forwarded to the Government Agent for his approval.

12. (1) The distribution of water from an irrigation work to any land shall be regulated by the irrigation headman on the orders of the Divisional Revenue Officer.

(2) No proprietor or other person shall, under any pretext whatsoever, block up any water passage, or open any sluice or dam without the approval of the irrigation headman, nor shall the spill level of any tank or the crest level of any anicut be raised without the consent of the Government Agent.

13. (1) If owing to drought or owing to any unexpected damage to a dam, the quantity of water in a tank is found insufficient for the season, the irrigation headman shall report the fact to the Divisional Revenue Officer and the Divisional Revenue Officer shall take such measures as may be necessary to ensure an equitable distribution of the available water.

(2) If any person is dissatisfied by any measure taken by the Divisional Revenue Officer under the preceding provisions of this rule, he may appeal to the Government Agent.

## 14. In these rules—

- “ Government Agent ” means the Government Agent of the Southern Province;
- “ minor irrigation work ” shall have the same meaning as in the Irrigation Ordinance, No. 32 of 1946; and
- “ proprietor ” means the owner of any land irrigated or to be irrigated by any irrigation work in the irrigable area and includes the occupier and the cultivator of such land.

L. D.—B. 67/50.

**The Irrigation Ordinance, No. 32 of 1946**

RULES under section 11 (1) of the Irrigation Ordinance, No. 32 of 1946, made by the majority of the proprietors within the irrigable area in Meddawatte Wella Anicut at Oyata, Bentota Walallawiti Korale, Galle District, at a meeting held on December 5, 1951, and approved by the Minister of Agriculture and Lands by virtue of the powers vested in him by section 14 of that Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947

S. F. AMERASINGHE,  
Permanent Secretary,  
Ministry of Agriculture and Lands.

Colombo, January 17, 1952.

**RULES**

1. Every year the work of repairing and weeding bunds and of clearing dams, spills, water-courses and drainage channels shall be done by the proprietors in the months of March and October for Yala and Maha seasons respectively; and it shall be the duty of every irrigation headman to inspect and report to the Divisional Revenue Officer once a week during that period the progress of such work in his division.
2. Subject to the provisions of rule 3, each proprietor of paddy land in the irrigable area shall contribute annually either in labour or in money in proportion to the extent of land he owns towards the upkeep and improvement of the minor irrigation works in such area.
3. (1) The full amount of labour each proprietor is liable to contribute under rule 2 shall not exceed—
  - (i) two cubes of earthwork per acre; or
  - (ii) four days' labour per acre; or
  - (iii) a money payment in commutation of such labour at the rate of two rupees per day's labour.
- (2) Where payment of money is made in commutation of labour, such payment shall be made not later than thirty-first day of March in respect of the Yala season and the thirty-first day of October in respect of the Maha season in any year.
- (3) A day's labour shall for the purposes of this rule be taken to mean a day of six hours at any time between sunrise and sunset.
4. The labour referred to in rule 2 shall be called out by beat of tom-tom at such times and in such numbers as the Government Agent or any other officer authorised by him in that behalf may determine.
5. In addition to the ordinary work of the year as provided for in the preceding rules, whenever the Government Agent or any person authorised by him in that behalf gives notice by beat of tom-tom or otherwise of the need of labour for any urgent work of repair or of impending damage, every proprietor shall forthwith contribute the necessary labour or cause his share of the work to be done at his own expense.
6. The proprietors of land in any area where an irrigation headman has been appointed shall pay such headman in return for his services, Rs. 2 per acre per annum.
7. No person shall for any purpose whatsoever obstruct, encroach upon, or lessen the width of any water-course or ela.
8. The chief water-courses shall at all times be kept clear and in good order by all the proprietors of a stretch of fields benefited by an irrigation work.

9. (1) The minor water-courses shall be repaired by the respective proprietors of the fields adjoining such minor water-courses.

(2) The extent to which each individual proprietor is called upon to repair any minor water-course under paragraph (1) shall be determined at a meeting of all the proprietors convened for the purpose.

(3) A proprietor may perform his share of the work either in person or through an agent or make such money payment in commutation of his share of the work as may be determined by the Government Agent.

10. No new amunas or dams to direct water from any existing amuna or dam shall be constructed without the consent of all parties interested in the water, and no person shall break an upper amuna in order to make up for a deficiency or failure in the water at an amuna below it.

11. Before each cultivation season, the Divisional Revenue Officer or his representative shall convene a meeting of the proprietors concerned for the purpose of fixing the initial dates for ploughing, tilling and sowing. The minutes of such meeting shall be forwarded to the Government Agent for his approval.

12. (1) The distribution of water from an irrigation work to any land shall be regulated by the irrigation headman on the orders of the Divisional Revenue Officer

(2) No proprietor or other person shall, under any pretext whatsoever, block up any water passage, or open any sluice or dam without the approval of the irrigation headman, nor shall the spill level of any tank or the crest level of any anicut be raised without the consent of the Government Agent.

13. (1) If owing to drought or owing to any unexpected damage to a dam, the quantity of water in a tank is found insufficient for the season, the irrigation headman shall report the fact to the Divisional Revenue Officer and the Divisional Revenue Officer shall take such measures as may be necessary to ensure an equitable distribution of the available water.

(2) If any person is dissatisfied by any measure taken by the Divisional Revenue Officer under the preceding provisions of this rule, he may appeal to the Government Agent

## 14 In these rules—

“ Government Agent ” means the Government Agent of the Southern Province;

“ minor irrigation work ” shall have the same meaning as in the Irrigation Ordinance, No. 32 of 1946; and

“ proprietor ” means the owner of any land irrigated or to be irrigated by any irrigation work in the irrigable area and includes the occupier and the cultivator of such land.

**Irrigation Ordinance, No. 32 of 1946**

IT is hereby notified that the Minister of Agriculture and Lands has, by virtue of the powers vested in him by section 15 (1) (b) of Irrigation Ordinance, No. 32 of 1946, approved the resolution set out in the Schedule hereto.

S. F. AMERASINGHE,  
Permanent Secretary,  
Ministry of Agriculture and Lands.

Colombo, January 25, 1952.

**SCHEDULE****Resolution**

The meeting of the proprietors within the irrigable area of the Mudakumadu Anicut, Unnichchái Scheme irrigation work, in the Batticaloa District, approves of the scheme relating to that irrigation work, prepared under part V of the Irrigation Ordinance, No. 32 of 1946.

**Irrigation Ordinance, No. 32 of 1946**

IT is hereby notified that the Minister of Agriculture and Lands has, by virtue of powers vested in him by section 45 (1) of the Irrigation Ordinance, No. 32 of 1946, as modified by Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947, confirmed the scheme relating to the Mudakumadu Anicut, Unnuchai Scheme irrigation work in the Batticaloa District of the Eastern Province, prepared under Part V of the said Ordinance and approved at a meeting duly held on the 24th day of November, 1951, by the prescribed majority of the proprietors within the irrigable area of that irrigation work

S. F. AMERASINGHE,  
Permanent Secretary,  
Ministry of Agriculture and Lands.

Colombo, January 25, 1952.

L D — B 133/49

**The Gal Oya Development Board Act, No. 51 of 1949**

REGULATION under sections 4 and 27 of the Gal Oya Development Board Act, No 51 of 1949, made by the Minister of Agriculture and Lands with the concurrence of the Minister of Finance and approved by the Senate and the House of Representatives

S. F. AMERASINGHE,  
Permanent Secretary,  
Ministry of Agriculture and Lands

Colombo, January 24, 1952.

**REGULATION**

The Gal Oya Development Board Regulations, 1949, published in *Gazette* No. 10,098 of April 28, 1950, are hereby amended, in regulation 2 thereof, with effect from 1st February, 1952, as follows. —

- (1) by the substitution in paragraph (1) of that regulation, for the words "rupees two thousand five hundred per month", of the words "rupees three thousand per month"; and
- (2) by the substitution in paragraph (2) of that regulation, for the words "rupees one thousand per month", of the words "rupees one thousand five hundred per month".

No T 97/CG

**The Wages Boards Ordinance**

IT is hereby notified under regulation 26 of the Wages Boards Regulations, 1943, that under section 9 of the Wages Boards Ordinance, No 27 of 1941, the Honourable the Minister of Labour and Social Services has been pleased to appoint Mr C H Tuetsch to be a member

of the Wages Board for the Coconut Growing Trade, to represent the employers in that trade, in place of Mr C R Fluckiger, who has resigned.

R G MONYPENNY,  
Permanent Secretary,  
Ministry of Labour and Social Services.

Colombo, January 23, 1952.

**The Industrial Products Act, No. 18 of 1949****Notification**

BY virtue of the powers vested in me by section 6 of the Industrial Products Act, No. 18 of 1949, I, Egerton Christison Selvarayan Paul, Controller of Industrial Products, do by this notification, hereby require that every person who manufactures *Cotton Banians*, which is an item of the Industrial Product specified as Cotton Textiles in the Order made under section 5 of that Act, and published in *Gazette* No 10,070 of February 3, 1950, shall send me a return, which is substantially in the form set out in the Schedule hereto.

E C. S. PAUL,  
Controller of Industrial Products.

Colombo, January 25, 1952

**SCHEDULE****Return**

- 1 Name of person who manufactures/has in his possession or under his control\* the industrial product.
- 2 Business address of such person
- 3 Address of the factory or place where the industrial product is manufactured\*/or stored.
- 4 Description of the industrial product manufactured/purchased/or sold\* during the period commencing on January 1, 1951, and ending on December 31, 1951
- 5 Grade of industrial product manufactured/purchased/or sold\* during the period commencing on January 1, 1951, and ending on December 31, 1951.
- 6 Quality of industrial product manufactured/purchased/or sold\* during the period commencing on January 1, 1951, and ending on December 31, 1951.
- 7 Quantity of the industrial product manufactured/purchased/or sold\* during the period commencing on January 1, 1951, and ending on December 31, 1951
- 8 Quantity in stock on the date this return is made.

**Declaration**

I/We\* , do hereby declare that the particulars set out in this return are to the best of my/our\* knowledge and belief are true and accurate.

Signature \_\_\_\_\_

\* Strike out, if inapplicable.

**Form 4A****The Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949****Notice under Section 10 of the Act**

I, Victor Lloyd Wirasinha, Commissioner for the Registration of Indian and Pakistani Residents, do hereby give notice under section 10 of the Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949, that I shall make order allowing each such application under sub-section (1) of section 4 of the Act as is specified in the Schedule hereto unless any written objection to the making of such order, together with a statement of the grounds or facts on which such objection is based, is received by me from any member of the public within a period of one month from the date of publication of this notice.

Every statement of objection shall contain the full name and address of the person making the objection.

Colombo, January 29, 1952.

V. L. WIRASINHA,  
Commissioner for the Registration of Indian and Pakistani Residents.

**SCHEDULE****II**

I Number and Date of Application	Name and Address of Applicant for Registration as a Citizen of Ceylon
D. 174 .. 27.12.50	Samundy's Samundy, Ayr Estate, Padukka
S 412 .. 27.9.50	Sandanam Sevathy Ammal, Diviturai Estate, Elpitiya

## Form 4B

## The Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949

## Notice under Section 10 of the Act

I, Victor Lloyd Wirasinha, Commissioner for the Registration of Indian and Pakistani Residents, do hereby give notice, under section 10 of the Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949, that I shall make order allowing each such application under sub-section (1) and (2) of section 4 of the Act as is specified in the Schedule hereto unless any written objection to the making of such order, together with a statement of the grounds or facts on which such objection is based, is received by me from any member of the public within a period of one month from the date of publication of this notice.

Every statement of objection shall contain the full name and address of the person making the objection.

Colombo, January 29, 1952. Commissioner for the Registration of Indian and Pakistani Residents.

V. L. WIRASINHA,

Commissioner for the Registration of Indian and Pakistani Residents.

## SCHEDULE

Number and Date of Application	Name and Address of Applicant for Registration as a Citizen of Ceylon	Name and Relationship to Applicant of each Person whose Registration as a Citizen of Ceylon Applicant seeks to procure simultaneously with Applicant's Registration as a Citizen of Ceylon
C 1685 30. 10. 50	Abdeally Mamujee, 121, Hill Street, Kotahena, Colombo 13	Batulbai Haiderally (wife) Muktar Hussain (child)
C 2531 3. 4. 51	Dharamdas Jivatram, 18, Seventeenth Lane, Colpetty	Kimat Bai Jivatram (wife) Chandrawati Jivatram Guliram Jivatram Gianchand Jivatram } children
D 36 10. 11. 50	A. B. David de Crooz, 716, Sri Murugan Nagar, Peliyagoda, Kelaniya	
I 53 4. 11. 50	Vallimuthu Coomaraswamy, Rilagala Division, West-hall Estate, Kotmale	Manuel Gnanawathie (wife) Coomaraswamy Somaswarie Coomaraswamy Jayaletchimie Coomaraswamy Rajeswarie } children
L 360 30. 8. 50	Sellan Velan, Mahakanda Estate, Peradeniya	Kuppammal (wife) Pitchai Rasu Ramiah Selliah } children
L 374 30. 8. 50	Veeran Adaikan, Mahakanda Estate, Peradeniya	Sinnammal (wife)
L 376 30. 8. 50	Maruthai Sinnacaruppen, Mahakanda Estate, Peradeniya	Parwathy (wife) Alagammal Thangiah Letchumi Subramanian } children
R 499 3. 12. 50	Kadirvel Velan, West Ward Ho, Nuwara Eliya	Velan Sandanam (wife) Velan Kadirvelu Velan Nallammah } children
R 508 3. 12. 50	Ramasamy Veeriah, West Ward Ho, Nuwara Eliya	Veeriah Selambaie (wife) Veeriah Rajamanickam (child)
R 510 3. 12. 50	Raman Sinnamuthu, West Ward Ho, Nuwara Eliya	Sinnamuthu Nally (wife) Sinnamuthu Pappathy Sinnamuthu Parwathy Sinnamuthu Patchiammal Sinnamuthu Palaie } children
C 822 22. 4. 50	Arumie Harrisingh Solomon, c/o Messrs. Ford Rhodes Thornton & Co., P. O. Box 186, Colombo	Theodora Lily Solomon (wife) Solomon Victor Arumie Leela Solomon } children
C 1321 9. 9. 51	Edmund Goodchild Dawson Samuel, 6/3, Cross Road, Mount Lavinia	
C 1549 17. 10. 50	Polledath Velappen Karuppakutty, 500/100, Bloemendahl Road, Harbour Quarters No. 102, Colombo	Valiyaparambil Raman Narayani (wife) Nawaratnam (child)
S 37 23. 9. 50	Selliah Murugan Thangiah, Ratnayaka Group, Deniyaya	Albert Thavamoney (wife) Thangiah Sabapathy Kumar (child)
S 161 4. 9. 50	Nallan Muthiah, Katandoola Estate, Elpitiya	Valliamma (wife)
S 464 22. 9. 50	Karlimuthu Chelliah, Diviturai Estate, Elpitiya	Alagamma (wife) Thangaveloo Seelambaram Pootchey Marimuthu Karli Ammai } children
S 471 22. 9. 50	Rengan Ponusamy, Diviturai Estate, Elpitiya	Muthaimmal (wife) Ponusamy Thanga } children



<i>Number and Date of Application</i>	<i>Name and Address of Applicant for Registration as a Citizen of Ceylon</i>	<i>Name and Relationship to Applicant of each Person whose Registration as a Citizen of Ceylon Applicant seeks to procure simultaneously with Applicant's Registration as a Citizen of Ceylon</i>
CC 54 20.10.50	Anthony Arulappan, Hatbewa Group, Rambukkana	Nagan Sevanthi (wife) Arulappan Aseervatham } children Innasimuthu
CC 191 30.12.50	MuthiahPeriyasamy, New Bold Estate, c/o Ambanpitiya Estate, Kegalla	Muthiah Weeramma (wife) Periasamy Manickavasagar } children Periasamy Pommabalam
KD 334 12. 6.50	Parasuraman Tiruppathy Ramiah Krishnasamy, 6, Ambagamuwa Road, Nawalapitiya	Kathirai Ammal (wife) K. Dhanaletchumie (daughter) K. Jeganathan } sons K. Govindaraj } K. Sundararaj }
KD 529 6. 9.50	Panjanpullai Muthusamy Pillai, Gonkottuwa, Kettawela, Ampitiya	Muthusamy Mookaiammal (wife) Muthusamy Suppiah (son)
C 1561 14.10.50	Manuel Johnson, 10/3, Fernando Road, Wellawatte	Johnson Sellathai (wife) Johnson Sarada } daughters Johnson Joyce }
L.154 27. 8.50	Veeriah Doriasamy, Peacock Hill, Pussellawa	Kannasamy Valliamma (wife) Doraisamy Wisivanathan (son) Doraisamy Muthu Valliammal } daughters Doraisamy Letchimmie }
L 159 27. 8.50	Muthiah Vyrawasundaram, Peacock Hill, Pussellawa	Karupiah Ponnammal (wife) Vyrawasundaram Sathiananthan } son Vyrawasundaram Sunderraj } Vyrawasundaram Mageswaran } Vyrawasundaram Jegathambal (daughter)

## Form 4D

## The Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949

## Notice under Section 10 of the Act

I, Victor Lloyd Wirasinha, Commissioner for the Registration of Indian and Pakistani Residents, do hereby give notice, under section 10 of the Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949, that I shall make order allowing each such application under sub-section (3) of section 4 and sub-section (3) of section 7 of the Act as is specified in the Schedule hereto unless any written objection to the making of such order, together with a statement of the ground or facts on which such objection is based, is received by me from any member of the public within a period of one month from the date of publication of this notice.

Every statement of objection shall contain the full name and address of the person making the objection.

Colombo, January 29, 1952:

V. L. WIRASINHA,  
Commissioner for the Registration of Indian and Pakistani Residents.

## SCHEDULE

<i>Number and Date of Application</i>	<i>Name and Address of Applicant for Registration as a Citizen of Ceylon</i>	<i>Name and Relationship to Applicant of each Person whose Registration as a Citizen of Ceylon Applicant seeks to procure simultaneously with Applicant's Registration as a Citizen of Ceylon</i>
H 102 25. 8.50	Palani Mariyaie, Galphele Group and Division, Panwila	Letchimi (daughter)
E 47 28. 8.50	Kelaven Veloo, Malaboda Estate, Kalutara	Rengamma (daughter) Rengasamy (son)

## Form 7

## The Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949

## Notification under Section 16 (1) (c) of the Act

IT is hereby notified, under section 16 (1) (c) of the Indian and Pakistani Residents (Citizenship) Act, No. 3 of 1949, that each person specified in column I of the Schedule hereto was, on the date specified in the corresponding entry in column II of that Schedule, registered as a citizen of Ceylon in the register of citizens kept under section 16 (1) (a) of the Act.

V. L. WIRASINHA,  
Commissioner for the Registration of Indian and Pakistani Residents.

Colombo, January 25, 1952.

SCHEDULE		II
I	Name and Address of Person Registered as a Citizen of Ceylon	Date of Registration
	Vellandurai Vaithilingam, Kahagalla Estate, Haputale .. .. .	January 22, 1952
	Saminathan Gopal Krishnan, Aislaby Estate, Bandarawela .. .. .	do.
	Komaran Natchan Manawalie, 36, Bahirawakande, Kandy .. .. .	do.
	Muthusamy Velaiden Ganeson, North Sunnycroft Estate, Waharaka .. .. .	do.
	Louisza Gomez, " Romar ", Yatiyantota .. .. .	do.
	Jesu Rutnam De' Almeida, 69/71, Colombo Street, Kandy .. .. .	do.
	Ponniah Thiruppathy, 293/17, Jampettah Street, Colombo 13 .. .. .	do.
	Peter Gabriel Lucas Rayen, Mary Lourdes/ Josephine Gomez Rayen, Astrid Robertina Rayen, all of 44, Albert Place, Dehiwala .. .. .	do.
	Xavier Marian Eligius Leon, Maria Crus Louisa Fernando, Xavier John Emilian Leon, all of 177/4, Quarry Road, Dehiwela .. .. .	do.
	Joseph Casimir Fernando, Mary Josephine Fernando, Mary Angela Francisca Fernando, all of 67, Hill Street, Colombo 13 .. .. .	do.
	Matchattu Kuttan Manickam, Kariyel Velappen, Kaliasammal, Revendranathan, Sarojini, all of 143, Mutwal Street, Mutwal, Colombo 15 .. .. .	do.
	Enathickal Varkey George, Josephine Rajabai Naidu, Eleiy Good George, Eleiy Felicity George, Eleiy Ingrid George, Eleiy Rock George, Eleiy Noble George, all of Police Station, Pettah .. .. .	do.
	Marian Somalai Pitchai, Lourdu Mary Fernando, Joseph Gonsal Fernando, Remjie Fernando, Virgin Siriyamalar, all of 131, Newnham Square, Kochchikade, Colombo .. .. .	do.
	Anthony Tamby Kannu, S. Pushpam, Sandana Marie, Vironikammal, Mary, Anthony Rajendra, Lourdammal, Bernadette Ammal, all of 33/31, Jampettah Street, Colombo 13 .. .. .	do.
	Marimuthu Caruppiah, Alagamma, Kaneson, Dharmalingam, all of Mowbray Estate, Peradeniya .. .. .	do.
	Mullapponu Varkey Mathai, Mullapponu Annamma Mathai, George Mathai, Cyril Mathen Mathai, Cecil Thomas Mathai, Mary Mathai, all of Zahira College, Matale .. .. .	do.
	Abraham Joseph Samuel, Annie Apputhamoney Samuel, Abraham Yesudian Wilson Samuel, Thevapalan David Moolaikooti Arputharaj Samuel, Florence Joybell Saguntala Samuel, Mary Rosabell Athisayabai Samuel, all of 42/2, Vihara Road, Matale .. .. .	do.
	Kathirvel Ratnam, K. Nagammal, Theivanay Selladurai, Selliah, all of Diviturai Estate, Elpitiya .. .. .	do.
	Sinnacaruppan Muthucaruppan, Uva Benhead Estate, Welimada .. .. .	do.
	Abraham Christy, Gnanamah Grace Sellathaie, James Arul Sargunam, Ellen Alice Pooranam, Wilson Athisayam, Ebenezer Pusparaj, Sarah, Florence Arumaiamah, Elizabeth Nesamah Ranjithem, all of Gonamotaba Estate, Haputale .. .. .	do.
	Visvasam John Samuel, Florence Rajammal Samuel, Beryle Annapooranam, Ebenezer Gnanamuthu Peter, Dawson John Jeyaraj, all of c/o Mr. Daniel Peter, Liddesdale Estate, Halgranoya .. .. .	do.
	Kandan Maran, Dhasy Veerammah, both of Hakgalla Estate, Boragas .. .. .	do.
	Letchuman Pitchakaran, Packiam Seceliy, Kandiah, all of Upper Albion Division, Hakgalla Group, Boragas .. .. .	do.
	Suppiah Saminathan Tharmalingam, Sellammal, Kalyanasundari, all of Aislaby Estate, Bandarawela .. .. .	do.
	Veeran Sevukan, Rengasamy Suppammah, Sevugan Suppiah, Sevugan Karuppiah, Sevugan Theivanai, Sevugan Veeran, Sevugan Amarawathie, all of Hatbawe Group, Rambukkana .. .. .	do.
	Muniandy Perumal, Perumal Wallieamma, Perumal Satha Sivam, Perumal Menaga Rasa Mani, Perumal Subramaniam, Perumal Nadarajah, Perumal Rajagopal, all of Nugatenna, Hunasgiriya .. .. .	do.
	Moses Andrew Joseph, Mary Joseph, Thomas John Christopher Joseph, Cosmas Anton Stephen Joseph, Damien George Herbert Joseph, all of St. Mary's College, Kegalla .. .. .	do.
	Mathiah Alagiah, Periammal, Saraswathy, all of 5, Pattiyagama Bazaar, Deltota .. .. .	do.
	Periacaruppan Kaliyan, Araie, Mariaie, Velaie, all of Battaweera Division, Great Valley Estate, Deltota .. .. .	do.
	Nalloor Arasan, Iyamma, both of Battaweera Division, Great Valley Estate, Deltota .. .. .	do.
	Palany Addaikkan, Kaliasamma, Sannasi, Muniandy, Letchumie, Veloo, Palaniyaie, all of Battaweera Division, Great Valley Estate, Deltota .. .. .	do.
	Govindan Pakiry, Karuppiae, Karliappen, Ramaie, Mariaie, all of Diviturai Estate, Elpitiya .. .. .	do.
	Periasamy Sandanam, Pasupathy Rackoo, S. Mariaie, S. Weeraie, S. Thanapakiam, S. Chandramooham, S. Sanmugadas, all of Diviturai Estate, Elpitiya .. .. .	do.
	Koothan Nadasan, Araie, Raman, Sellam, Pottoo, Murugiah, Annama, all of Diviturai Estate, Elpitiya .. .. .	do.
	Rengasamy Perumal Arunasalam, Perumaie, Kathirai, Kamalawathy, Ramanaden, Theivaney, Ragavan, Murugen, all of Diviturai Estate, Elpitiya .. .. .	do.
	Keelayan Iyakannoo, Amakannoo, Sinnaraman, Arumugam, Supramaniam, Supramaniam, all of Diviturai Estate, Elpitiya .. .. .	do.
	Wellaikaran Muthadaican, Lucihamy, both of Diviturai Estate, Elpitiya .. .. .	do.
	Ramasamy Arumugam, Ratnam, Muthulingam, all of Diviturai Estate, Elpitiya .. .. .	do.
	Vengadasalem Allappa John, Vellayamma John, Martha John, Soundari John, Nawamoni John, Ratnam John, Arasaratnam John, Ariyaratnam John, all of St. John Del Rey Estate, Norwood .. .. .	do.
	Arumugam Periyasamy, Thangammal Periyasamy, Meenalosani Ammal, Soundhamoney, all of New Valley Estate, Norwood .. .. .	do.
	Sarafally Mulla Fakrudeen, Sugarabai Sarafally, Jenambai Sarafally, Shabbir Hussain Sarafally, Usufally Sarafally, all of 5 and 7, Grand Bazaar, Jaffna .. .. .	do.
	Muthuvairu Asaryar Govindan Asaryar, Muthuyale, Kanagaratnam, Nagalingam, Balakrishnan, all of Atabage, Gampola .. .. .	do.
	Nagamuthu Sornam, Mariaie, Murugiah, Arumugam, Nadaraja, Rukmani, Throwpathy Ammal, all of Diviturai Estate, Elpitiya .. .. .	do.

## Miscellaneous Departmental Notices

### Change of Management

UNDER the provisions of section 31 (1) of Ordinance No. 31 of 1939, it is hereby notified for general information that upon the recommendation of Rev. S. G. Mendis, proprietor of G/Richmond College, Southlands and Rippon, Galle, Rev. G. A. F. Senaratne of Richmond Hill, Galle, is appointed as the Manager of the said schools in place of Mr. E. R. de Silva and Miss E. Ridge, with effect from January 1, 1952.

H. W. HOWES,  
Director of Education.

Education Office,  
Colombo, January 28, 1952.

### Change of Management

UNDER the provisions of section 31 (1) of Ordinance No. 31 of 1939, it is hereby notified for general information that upon the recommendation of Rev. D. G. D. Harpur, proprietor of C/Christian College, Kotte, Rev. D. G. D. Harpur of 8, Trinity Place, Colombo, is appointed as the Manager of the said school in place of Mr. A. E. W. Wijesinghe, with effect from January 21, 1952.

H. W. HOWES,  
Director of Education.

Education Office,  
Colombo, January 28, 1952.

No. 2C. 61/49.

### Department of Medical and Sanitary Services

#### *Scheme of Departmental Examination for Dental Surgeons (L.D.S., Ceylon) for Confirmation of Appointment*

NOTICE is hereby given that the scheme of departmental examination as given below will take effect from January 1, 1952.

The examination will be conducted by the Department of Education in the months of April and October every year, notice of which will be published by that department in the *Government Gazette*. Officers desirous of sitting for this examination should apply to that department in conformity with the rules of notification. Applications should, however, be forwarded through this department.

The first examination under this scheme will be held in April, 1952. The examination will consist of written papers on—

	<i>Marks per cent.</i>
(a) Administrative Regulations and Public Service Commission Rules .. .. .	50
(b) The Medical Department Financial Section Manual and the corresponding Financial Regulations referred to therein .. .. .	60

and

An oral examination in whichever of the Ceylon Vernaculars has not been spoken by or familiar to the officer as a child .. .. .

Candidates are advised to pay special attention to—

- (1) General Regulations of the Department of Medical and Sanitary Services.
- (2) All P. S. R.R. relating to discipline;
- (3) D. M. & S. S.'s Circular No. C 685/EX/67/44 of September 16, 1944, relating to Departmental inquiries.
- (4) Regulations for Stores Accounting, Department of Medical and Sanitary Services.
- (5) Financial Section of the Manual of the Medical Department.
- (6) F. R.R. applicable for the day-to-day administrative duties.

(7) Hospital and Dispensary Charges as published in the *Government Gazette*.

Officers should take up all subjects on their first sitting for the examination. They may sit in subsequent examinations for any subjects in which they have failed.

W. G. WICKRAMASINGHE,  
Director of Medical and Sanitary Services.

Office of the Director of Medical  
and Sanitary Services.

The Secretariat,  
Colombo, January 22, 1952.

### Rabies

WHEREAS danger of rabies exists in Kandy District, Central Province, notice is hereby given in terms of section 11 of the Rabies Ordinance (Chapter 333) Legislative Enactments, 1938, that the said district is from January 21, 1952, proclaimed as an area within which rabies exist.

Any dog found in any public place other than a private building, compound or garden within the said district and not being tied up or led, shall be liable to be destroyed forthwith.

N. E. ERNST,  
Government Agent.

The Kacheheri,  
Kandy, January 21, 1952.

### Hoof-and-Mouth Disease

WHEREAS hoof-and-mouth disease has broken out at Daigala wasama in Atulugam Korale, Kegalla District, Province of Sabaragamuwa, it is hereby declared in terms of section 4, sub-section (1) of the Contagious Diseases (Animals) Ordinance, Chapter 327, that the under-mentioned area is infected:—

#### *Daigala wasama*

Bounded on the North: by the village boundary of Nikawalamulla in Magamma wasama. South: by the village boundary of Debegama and Kelegama in Talduwa wasama. East: by the village boundary of Kurupetha in Magamma wasama. West: by the Kelani ganga.

This declaration shall take effect from the date hereof.

D. G. DAYARATNE,  
Assistant Government Agent.

The Kacheheri,  
Kegalla, January 30, 1952.

No. NM/26.

WHEREAS hoof-and-mouth disease has broken out in the village of Uhumiya in Uhumiya Palata in Rekopattu Korale in Dambadeni Hatpattu in Kurunegala District in the North-Western Province, it is hereby declared in terms of section 4, sub-section (1) of the Contagious Disease (Animals) Ordinance (Cap. 327), that the whole of Uhumiya Palata is infected.

H. E. TENNEKON,  
Government Agent.

The Kacheheri,  
Kurunegala, January 28, 1952.

### Notice under section 25 (1) of the Debt Conciliation Ordinance, No. 39 of 1941

THE Debt Conciliation Board proposes to attempt to effect a settlement under the Debt Conciliation Ordinance, No. 39 of 1941, between B. A. Patiratna of Ananda College, Colombo (debtor), and Supper Ramalingam Supparamaniam of Dispencer Trinco Street, Matale (creditor).

The creditor has been called upon to submit to the Board a statement of the debts owed to him by the debtor on or before February 13, 1952.

K. P. NADARAJAH,  
Secretary, Debt Conciliation Board.

151, Lower Lake Road,  
Galle Face,  
Colombo, January 29, 1952.

**Notice under section 25 (1) of the Debt Conciliation Ordinance, No. 39 of 1941**

THE Debt Conciliation Board proposes to attempt to effect a settlement under the Debt Conciliation Ordinance, No. 39 of 1941, between H. B. D. Karunaratna of Godapitiya Walawwa, Akuressa (debtor), and Lawans Hattutuwa of Akuressa, D. K. Wijedasa of Sandagiri Bakery, Akuressa, D. H. Sonnadara of Main Street, Matara, and D. H. Dewanarayana, 202/5, Minuwangoda, Galle (creditors).

The creditors have been called upon to submit to the Board a statement of the debts owed to them by the debtor on or before February 13, 1952.

K. P. NADARAJAH,  
Secretary, Debt Conciliation Board.  
151, Lower Lake Road,  
Galle Face,  
Colombo, January 29, 1952.

**Notice under section 25 (1) of the Debt Conciliation Ordinance, No. 39 of 1941**

THE Debt Conciliation Board proposes to attempt to effect a settlement under the Debt Conciliation Ordinance, No. 39 of 1941, between H. K. Jayanbamy of Gatamanna South, Beliatta (debtor), and K. H. A. Don Cornelis Appuhamy of Ihala Beligalla, Beliatta, and D. H. R. Edirisingha of Kirinda, Tihagoda (creditors).

The creditors have been called upon to submit to the Board a statement of the debts owed to them by the debtor on or before February 13, 1952.

K. P. NADARAJAH,  
Secretary, Debt Conciliation Board.  
151, Lower Lake Road,  
Galle Face,  
Colombo, January 29, 1952.

**Combined Notice No. 7**

*Variable rates of duty on Rubber, Tea, Copra and Cognate Products*

EXPORT duties on rubber and tea in terms of the resolutions under the Customs Ordinance (Cap. 185), published in *Gazette* No. 10,304 of October 5, 1951, and *Gazette Extraordinary* No. 10,327 of December 5, 1951, respectively, and export duties on copra and cognate products in terms of the Orders under the Revenue Protection Ordinance (Cap. 191), published in *Gazette Extraordinary* Nos. 10,329 of December 8, 1951, and 10,333 of December 22, 1951.

**A.—RUBBER No. 22**

Estimated f.o.b. value of R.M.A. sheet No. 1 during week commencing Monday, February 3/4, 1952. Rs. 2 17 per lb.

Export duty per lb. on rubber of any description, other than scrap crepe, for week commencing Monday, February 3/4, 1952: 39 cents (cents thirty-nine only.)

Estimated f.o.b. value of Scrap Crepe No. 1 during week commencing Monday, February 3/4, 1952. Rs. 1.62 per lb.

Export duty per lb. of Scrap Crepe for week commencing Monday, February 3/4, 1952: 16 cents (cents sixteen only).

*Note.*—The above duty is in addition to the duty of Re. 1 40 per 100 lb. leviable under the Medical Wants Ordinance, the Rubber Research Ordinance and the Rubber Control Ordinance.

**B.—TEA No. 19**

Estimated f.o.b. value of tea during the week commencing Monday, February 3/4, 1952: Rs. 2.19 per lb.

Export duty per lb. on tea for the week commencing Monday, February 3/4, 1952: 35 cents (cents thirty-five only).

*Note.*—(1) The above duty is in addition to the duty of Rs. 2.25 per 100 lb. leviable under the Medical Wants Ordinance, the Tea Control Ordinance, the Tea Propaganda Ordinance and the Tea Research Ordinance.

(2) Tea exported by post or as passenger's baggage will pay a total fixed duty of Rs. 62 25 per 100 lb.

**C.—COPRA AND COGNATE PRODUCTS No. 9**

Estimated f.o.b. value of Estate No. 1 Copra during week commencing Monday, February 3/4, 1952. Rs. 1,033 per ton.

Export duties for the week commencing Monday, February 3/4, 1952

Copra, Rs. 238 per ton.

Coconut oil, Rs. 190.50 per ton.

Desiccated coconut, Rs. 143 per ton.

Fresh coconuts, Rs. 59.50 per 1,000 nuts.

*Note.*—(1) The above duty is in addition to the following duties leviable under the Coconut Research Amendment Act, No. 31 of 1950 and the Coconut Products Ordinance (Cap. 129) —

Copra, Rs. 1.75 per ton.

Coconut oil, Rs. 2.57½ per ton

Desiccated coconut, Rs. 2.45 per ton

Fresh coconuts, cents 25 per 1,000 nuts

(2) The following total fixed rates of duty will apply to exports by post, as passenger's baggage and as ships' stores —

Copra, 18 cents per lb.

Desiccated coconut, 11 cents per lb.

Coconut oil, 15 cents per lb.

Fresh coconuts, 5 cents per nut.

G. P. TAMBAYAH,  
Principal Collector of Customs.  
No. A/486,  
H. M. Customs,  
Colombo, January 26, 1952.

No. J. 529

**In the Matter of an Application under the provisions of the Companies Ordinance, No. 51 of 1938, for the Voluntary Winding-up of The Brampton Tea Company, Limited**

*Members' Voluntary Winding-up*

WHEREAS the return of the Final Winding-up meeting along with a copy of the liquidator's account of The Brampton Tea Company, Limited, in liquidation, has been received and registered on January 29, 1952.

Take notice that at the expiration of three months from the said date, The Brampton Tea Company, Limited, shall be deemed to be dissolved under the provisions of section 227 (4) of the Companies Ordinance, No. 51 of 1938.

W. M. SELLAYAH,  
Registrar of Companies  
Department of the Registrar of Companies,  
Secretariat Premises,  
Colombo 1, January 29, 1952.

No. Pv. S. 19.

**In the Matter of an Application under the provisions of the Companies Ordinance, No. 51 of 1938, for the Voluntary Winding-up of P. Sidamparam Pillai & Sons, Limited**

*Members' Voluntary Winding-up*

WHEREAS the return of Final Winding-up meeting along with a copy of the liquidator's account of P. Sidamparam Pillai & Sons, Limited, in liquidation, has been received and registered on January 29, 1952.

Take notice that at the expiration of three months from the said date, P. Sidamparam Pillai & Sons, Limited, shall be deemed to be dissolved under the provisions of section 227 (4) of the Companies Ordinance, No. 51 of 1938.

W. M. SELLAYAH,  
Registrar of Companies  
Department of the Registrar of Companies,  
Secretariat Premises,  
Colombo 1, January 29, 1952.

## Programme of Cattle Branding in Matale District

IN terms of section 3 (3) of the Cattle Branding Regulations appearing in *Government Gazette* No. 9,181 of October 15, 1943, the programme of cattle branding in Matale South Division in the District of Matale of the Central Province, is appended below for general information.

The Kachcheri,  
Matale, January 22, 1952.

A. R. RATNAVALE,  
Assistant Government Agent.

## D. R. O's Division of Matale South

Name of Wasuma	Place of Branding	Date of Branding
Aluthgama .. .. .	V. H's Premises	10.2.52 to 14.2.52
Pamunuwa .. .. .	do.	15.2.52 to 17.2.52
Embitiyawa .. .. .	do.	18.2.52 to 20.2.52
Matalapitiya .. .. .	do.	21.2.52 to 23.2.52
Etipola .. .. .	do.	24.2.52 to 26.2.52
Dullewa .. .. .	do.	27.2.52 to 29.2.52
Madawela .. .. .	do.	1.3.52 to 8.3.52
Rajjamana .. .. .	do.	10.3.52 to 16.3.52
Narangamuwa .. .. .	do.	18.3.52 to 27.3.52
Puwakpitiya .. .. .	do.	29.3.52 to 5.4.52
Galwadukumbura .. .. .	do.	19.4.52 to 26.4.52
Imbulandanda .. .. .	do.	27.4.52 to 3.5.52
Dorakumbura .. .. .	do.	4.5.52 to 8.5.52
Aluwihara .. .. .	do.	11.5.52 to 16.5.52
Udugama .. .. .	R. C. Premises	18.5.52 to 28.5.52
Dombawela .. .. .	V. H's Premises	30.5.52 to 3.6.52
Mahawela .. .. .	do.	4.6.52 to 9.6.52
Kaudupellella .. .. .	do.	10.6.52 to 15.6.52
Selagama .. .. .	do.	17.6.52 to 20.6.52
Galagama .. .. .	do.	21.6.52 to 26.6.52
Nikagolla .. .. .	do.	27.6.52 to 30.6.52
Yatawatta .. .. .	do.	2.7.52 to 8.7.52
Ambanpola .. .. .	do.	9.7.52 to 15.7.52
Udasgiriya .. .. .	do.	16.7.52 to 19.7.52
Gammulla .. .. .	do.	20.7.52 to 23.7.52
Deewilla .. .. .	do.	24.7.52 to 31.7.52
Owilikanda .. .. .	do.	10.2.52 to 14.2.52
Kirimetiyyawa .. .. .	do.	15.2.52 to 17.2.52
Makulemada .. .. .	do.	18.2.52 to 20.2.52
Ovilla .. .. .	do.	21.2.52 to 22.2.52
Tenne-Tibbutuwawa .. .. .	do.	23.2.52 to 29.2.52
Purijjala .. .. .	do.	1.3.52 to 8.3.52
Warakamura .. .. .	do.	9.3.52 to 12.3.52
Nagolla-Padiwita .. .. .	do.	13.3.52 to 16.3.52
Sinhalese Town .. .. .	do.	17.3.52 to 20.3.52
Muslim Town .. .. .	do.	22.3.52 to 24.3.52
Hulangamuwa-Harasgama .. .. .	do.	25.3.52 to 29.3.52
Wariapola .. .. .	do.	31.3.52 to 3.4.52
Ukuwela .. .. .	do.	5.4.52 to 7.4.52
Kalalpitiya .. .. .	do.	8.4.52 to 9.4.52
Bowatta-Nugapitiya .. .. .	do.	19.4.52 to 22.4.52
Guralawela .. .. .	do.	23.4.52 to 26.4.52
Manaboda .. .. .	do.	27.4.52 to 31.4.52
Marukona .. .. .	do.	1.5.52 to 3.5.52
Kaduwela .. .. .	do.	4.5.52 to 7.5.52
Ratwatta .. .. .	do.	11.5.52 to 15.5.52
Imbulpitiya .. .. .	do.	18.5.52 to 21.5.52
Wehigala .. .. .	do.	16.5.52 to 19.5.52
Udangamuwa .. .. .	do.	22.5.52 to 25.5.52
Pallehapuwida .. .. .	do.	26.5.52 to 28.5.52
Nawaragoda .. .. .	do.	29.5.52 to 31.5.52
Warapitiya .. .. .	do.	1.6.52 to 5.6.52
Ulpotapitiya .. .. .	do.	8.6.52 to 11.6.52
Wetasyaya .. .. .	do.	13.6.52 to 14.6.52
Muwandeniya .. .. .	do.	15.6.52 to 18.6.52
Neluwakanda .. .. .	do.	20.6.52 to 26.6.52

## Export Control Notice No. 1/52

## Removal of Goods by Residents leaving Ceylon

EXPORT Control Notices Nos. 3/51 and 5/51 relating to the removal of goods by residents leaving Ceylon are hereby cancelled.

2. Residents leaving Ceylon will be permitted to take with them, without an export licence, the following goods:—

Foodstuffs other than rice, flour, sugar, tea, condensed milk, milk foods and infants food	Not exceeding a total of 50 lb. per head. Application for licences to take quantities in excess of this allowance will not be entertained
Rice and flour .. .. .	Application should be made to the Food Commissioner (Control and Distribution), Edinburgh Crescent, Colombo 7 (opposite the Museum), stating the number of persons travelling and the expected date of departure. Permits will not be issued for countries where rice is a staple diet
Tea .. .. .	50 lb. per head
ugar .. .. .	15 lb. per head
Condensed milk and milk foods .. .. .	5 lb. per head

Infants food ..	..	For children under 15 months accompanying passenger: 10 lb. per head
Goods other than foodstuffs and arrack ..	..	Articles as gifts up to a total value not exceeding Rs. 100 per individual
Arrack ..	..	One bottle per head
Jewellery ..	..	Jewellery belonging personally to the passenger in his or her use in such quantity and for such value as may be permitted by the Principal Collector of Customs at his discretion provided that the value does not exceed Rs. 5,000
Personal effects ..	..	Passengers' accompanied baggage, such as used and unused personal effects, used and unused wearing apparel and used and unused household effects at the discretion of the Principal Collector of Customs

3. Export duties are payable on items like tea, coconut products, cocoa, &c.

*Notice.*—This notice should be read along with the Table of Prohibitions and Restrictions, outwards, published in the Ceylon Customs Tariff.

Colombo, January 23, 1952.

L. S. B. PERERA,  
Controller of Imports and Exports

No C/L. 1394/C 833/WP.

**The Co-operative Societies Ordinance, No. 16 of 1936**

*Closure of Liquidation Proceedings of Co-operative Societies*

IT is hereby notified in terms of section 44 (2) of Ordinance No. 16 of 1936, that the liquidation of the Batugoda East Co-operative Stores Society was closed on January 8, 1952

S. B. YATAWARA,  
Acting Registrar, Co-operative Societies  
Co-operative Department,  
Colombo, January 15, 1952

No. C/L 863/Ku 279/NWP.

**The Co-operative Societies Ordinance, No. 16 of 1936**

*Closure of Liquidation Proceedings of Co-operative Societies*

IT is hereby notified in terms of section 44 (2) of Ordinance No. 16 of 1936, that the liquidation of the Pademigoda Co-operative Stores Society was closed on January 12, 1952

S. B. YATAWARA,  
Acting Registrar, Co-operative Societies  
Co-operative Department,  
Colombo, January 15, 1952

No C/L 1388/K 1013/CP

**The Co-operative Societies Ordinance, No. 16 of 1936**

*Closure of Liquidation Proceedings of Co-operative Societies*

IT is hereby notified in terms of section 44 (22) of Ordinance No. 16 of 1936, that the liquidation of the Udumuvara Welgalle Co-operative Stores Society was closed on January 10, 1952

S. B. YATAWARA,  
Acting Registrar, Co-operative Societies  
Co-operative Department,  
Colombo, January 23, 1952.

A discount of 20 per cent. and free transmission through the post will be allowed on orders for 50 copies and over at a time in respect of the following publications. Orders for 25 copies and over at a time will receive the concession of free transmission through the post.

*Sri Lanka Magazine*—Monthly publication, issued about the tenth of each month in Sinhalese and in Tamil.

Annual subscription, which is not accepted for a fraction of a year, Rs 3; single copies 15 cts.—Postage 8 cts.

*Sinhalese Marathon Poem*.—Price 75 cts. a copy—Postage 15 cts.

*Ceylon Today—A Government by the People*.—In English only. Price 75 cts. a copy—Postage 20 cts.

*Six-Year Plan (Building the Nation Series 1)*.—In Sinhalese—Price 50 cts. a copy—Postage 12 cts.

In Tamil—Price 50 cts. a copy—Postage 12 cts

*Land for the People (Building the Nation Series 2)*.—In English, Sinhalese and Tamil—Price 25 cts. a copy—Postage 8 cts.

*Planning for Prosperity (Building the Nation Series 3)*.—In English only. Price Re. 1 a copy—Postage 30 cts.

*Houses for the People (Building the Nation Series 4)*.—In English only. Price Re. 1.10 a copy—Postage 20 cts.

*Rajarata*.—In Sinhalese only. Price 25 cts. a copy—Postage 12 cts.

*Ceylon Food Plan*.—In English only. Price Re. 1—Postage 30 cts.

All remittances should be made payable to the Superintendent, Government Publications Bureau.

H. A. J. HULUGALLE,  
Information Officer.

Information Department,  
Colombo, July 28, 1950.

## Notice to Mariners

### CEYLON NOTICE TO MARINERS NO. 1 OF 1952

*Ceylon West Coast—Approaches to Colombo  
New Light to be established*

A new Lighthouse has been built in position 307 degrees 930 feet from the Clock Tower. The building is of grey stone, approximately 80 feet above high water

It is expected that the light will be in operation by the end of May, 1952. The character will be the same as that of the existing Clock Tower Light, namely Group Flashing (3) every 10 seconds, but it will be considerably more powerful

Further details will be notified in due course. During May, 1952, Mariners may observe this light temporarily, operating for testing purposes together with the Clock Tower.

When the new light is established, the Clock Tower will be permanently extinguished.

Charts affected: 68b, 813, 823, 914, 3686, 3700  
Publications: List of Lights, Volume VI, 1951, No. 0780

West Coast of India Pilot, 9th Edn., 1950, pages 103 to 113.

Bay of Bengal Pilot, 7th Edn., 1940, pages 58 to 63.

G. C. HARPER,  
Captain R. N. (Retd.),  
Master Attendant.

Master Attendant's Office,  
Colombo 1, January 22, 1952.

1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානි නිවැසි (පුරවැසි) පනත පිළිබඳ දැන්වීම්

4A පෝර්මය

1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානි නිවැසි (පුරවැසි) පනත

පනතේ දහවැනි වගන්තිය යටතේ දැන්වීමයි

ඉන්දියානු සහ පාකිස්තානි වාසීන් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් තැන්පත් විස්ටර් ලොයිඩ් විරසිංග වන මා, 1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානි නිවැසි (පුරවැසි) පනතේ දහවැනි වගන්තිය යටතේ දැනුම් දී සිටින්නේ පහත සඳහන් උපලේඛනයේ දක්වන සෑම ඉල්ලුම්පත්‍රයක්ම එකී පනතේ 4 වැනි වගන්තියේ 1 වැනි උප වගන්තිය යටතේ අනුමතකිරීමට ගම්කිසි මහජනයාගේ විරුධතාවයක් ඇත්නම්, කුමන කාරණයකින් එවැනි විරුධතාවය මුල්කරගනු ලැබීද යනු සඳහන් ලිපියක් මෙම දැන්වීම ප්‍රසිද්ධ කළ දින සිට මාසයක් තුළදී නොලැබුණි නම් ඒ සෑම ඉල්ලුම්පත්‍රයක්ම අනුමතකරන බවයි.

විරුධවන සෑම අයකුගේ සමුදාය නම සහ ලියුම් ලැබෙන පිළිවෙළ සෑම විරුධවීමේ නිවේදනයකම ඇතුළත් විය යුතුයි.

වී. ඇල්. විරසිංග,

ඉන්දියානු සහ පාකිස්තානි වාසීන් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් තැනැත්තා.

වම් 1952ක්වූ ජනවාරි මස 29 වෙනි දින කොළඹදීය.

උප ලේඛනය

ඉල්ලුම්පත්‍රයෙහි දිනය සහ නොමිලය Cංකා පුරවැසියෙකු වශයෙන් ලියාපදිංචිකිරීමට අයදා සිටින ඉල්ලුම්කරුගේ නම සහ ලියුම් ලැබෙන පිළිවෙළ

- D.174 .. සාමුත්තියේ සාමුත්තී, අගර් වත්ත, පාදකක 27.12.50
S.412 .. සංගනම්, සේවනි අම්මල්, දවිතුරේ වත්ත, ඇල්පිටිය 27.9.50

4B පෝර්මය

1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානි නිවැසි (පුරවැසි) පනත

පනතේ දහවැනි වගන්තිය යටතේ දැන්වීමයි

ඉන්දියානු සහ පාකිස්තානි වාසීන් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් තැන්පත් විස්ටර් ලොයිඩ් විරසිංග වන මා, 1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානි නිවැසි (පුරවැසි) පනතේ දහවැනි වගන්තිය යටතේ දැනුම් දී සිටින්නේ පහත සඳහන් උපලේඛනයේ දක්වන සෑම ඉල්ලුම්පත්‍රයක්ම එකී පනතේ 4 වැනි වගන්තියේ 1 වැනි සහ 2 වැනි උප වගන්තිය යටතේ අනුමතකිරීමට ගම්කිසි මහජනයාගේ විරුධතාවයක් ඇත්නම් කුමන කාරණයකින් එවැනි විරුධතාවය මුල්කරගනු ලැබීද යනු සඳහන් ලිපියක් මෙම දැන්වීම ප්‍රසිද්ධ කළ දින සිට මාසයක් තුළදී නොලැබුණි නම් ඒ සෑම ඉල්ලුම්පත්‍රයක්ම අනුමතකරන බවයි.

විරුධවන සෑම අයකුගේ සමුදාය නම සහ ලියුම් ලැබෙන පිළිවෙළ සෑම විරුධවීමේ නිවේදනයකම ඇතුළත් විය යුතුයි.

වී. ඇල්. විරසිංග,

ඉන්දියානු සහ පාකිස්තානි වාසීන් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් තැනැත්තා.

වම් 1952ක්වූ ජනවාරි මස 29 වෙනි දින කොළඹදීය.

උප ලේඛනය

ඉල්ලුම්පත්‍රයෙහි නොමිලය සහ දිනය Cංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචිකිරීමට අයදා සිටින ඉල්ලුම්කරුගේ නම සහ ලියුම් ලැබෙන පිළිවෙළ Cංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචිකිරීමට ඉල්ලුම්කරන අයගේ නමත් සමඟ ලියාපදිංචිකිරීමට අයදා සිටින අන්‍ය අයකුගේ නම සහ ඉල්ලුම්කරුට ඇති සම්බන්ධතා

- C 1685 .. අබිභිආලී මුහුද්, 121, හිල්විදිය, කොටහේන, කොළඹ 13 බටුල්බාසි හයිවර් අල් (භාග්‍යාව) කුමාර් හසීන් (ලමයා)
C 2531 .. බම්දස් ජිව්විරම්, 18, දහත්වැනි මාවත, කොල්ලුපිටිය කිම්බාසි ජිව්විරම් (භාග්‍යාව) වසුවනි ජිව්විරම් ගුලිරම් ජිව්විරම් හිසත්වත්ති ජිව්විරම් (ලමයි)
D 36 .. ඒ. ඩී. බිච්චි ද කාස්, 716, සිරිමුරුගන් නාගර්, පෑලිය ගොඩ, කැලණිය මැනුමෙල් ආනවනි (භාග්‍යාව) කුමාරසාමි සෝමේස්වරි කුමාරසාමි ජයලච්චම් කුමාරසාමි රජේස්වරි (ලමයි)
I 53 .. වල්ලුන්තු කුමාරසාමි, ඊලාගල කොඩාසය, වෙස්ට් හෝල් වත්ත, කොත්මලේ කුප්පත්මාල් (භාග්‍යාව) ප්‍රවීඩාසි රාසි රාමේයා සෙල්ලේයා (ලමයි)
L 360 .. සෙල්ලන් වේලන්, මහකන්ද වත්ත, පේරාදෙණිය .. කුප්පත්මාල් (භාග්‍යාව) ප්‍රවීඩාසි රාසි රාමේයා සෙල්ලේයා (ලමයි)
L 374 .. මිරන් අබ්දිකාන්, මහකුආවත්ත, පේරාදෙණිය .. සිත්තම්මාල් (භාග්‍යාව)
L 376 .. මාරුතාසි සිත්තකරුප්පන්, මහකුආ වත්ත, පේරාදෙණිය .. පර්වනි (භාග්‍යාව) අලගම්මාල් නත්තේයා ලොච්චම් සුබ්‍රමානියම් (ලමයි)
R 499 .. කදිරවේල්වේලන්, වෙස්ට් වොඩ් හෝ කුමරප්‍රිය .. වේලන් සන්දනම් (භාග්‍යාව) වේලන් කදිරවේල් වේලන් නල්ලම්මා (ලමයි)
R 508 .. රාමසාමි මිරස්යා, වෙස්ට්වොඩ් හෝ කුමරප්‍රිය .. මිරස්යා සෙල්ලම්බාසි (භාග්‍යාව) මිරස්යා රජමානික්කම් (ලමයා)

දුරදුමපත්‍රයෙහි කොමර්ශය සහ දිනය	ලංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචිකිරීමට අයදුම්පිටින අයගේ නම සහ ලිඝුම් ලැබෙන පිලිවෙළ	ලංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචිකිරීමට අයදුම්පිටින අයගේ නම සහ ලිඝුම් ලැබෙන පිලිවෙළ
R 510 3.12.50	රුමන් සිත්නමුත්තු, වෙස්ට්වේස්ට් හෝ කුචරපළම	සිත්නමුත්තු නැල්ලි (භාෂාව) සිත්නමුත්තු පළපති සිත්තේන්තු පරවති සිත්නමුත්තු පව්විඳුමොල් සිත්නමුත්තු පාලායි
C 822 22.4.50	අරුමායි හරිස්සිං සොලලොන්, පෝඬි රෙහොඩිස් කොරන්ඛන් සහ සමාගම, කැ. පෙ. 186, කොළඹ	නියංඩෝර් ලිලි සොලලොන් (භාෂාව) සොලලොන් වික්ටර් අරුම් ලිලා සොලලොන්
C 1321 9.9.50	අඛිමන්ඩි ගුඩි වයිල්ඩ් බෝසන් සැමුවෙල්, 6/3, හරස් පෙර, ගල්කිස්ස	
C 1549 17.10.50	පොලිබාන් මේලපපන් කරුප්පකුච්චි, 500/100, මුදුමැත්ඔල් පාර, හො. 102, වරුණේ නෙවල්, කොළඹ	චාලිඅප්පරදීතිල් රමන් නාරායම් (භාෂාව) නවරත්නම් (ලබයා)
S 37 23.9.50	සෙල්ලියො මුරුගන් නන්ගේයා, රත්නාසකවත්ත, දෙතිසාය	අල්බට් නවමිනි (භාෂාව) නන්ගේයා සබාපති කුමාර් (ලබයා)
S 161 4.9.50	නල්ලන් මුත්තේයා, කැවන්දෙලවත්ත, අල්පිටිය	වල්ලිඅමො (භාෂාව)
S 464 22.9.50	කාලිමුත්තු සෙල්ලියො, දිවිතුරුවත්ත, අල්පිටිය	අලගම්මො (භාෂාව) නන්ගේයා සෙලමිබරම් පුච්චි මාර්මුත්තු කාලිඅමොයි මුත්තේයාල් (භාෂාව) පොත්තාමි නන්ගා
S 471 22.9.50	රෙත්තන් පොත්තාමි, දිවිතුරුවත්ත, අල්පිටිය	මුත්තේයාල් (භාෂාව) පොත්තාමි නන්ගා
CC 54 20.10.50	අන්තෝනි අරුලපපන්, හත්ඛි, මවත්ත, රඹුක්කන	නාගන්තේවන්ති (භාෂාව) අරුලපපන් අයිරිවානම් (ලබයා) ඉන්තයි මුත්තු
CC 191 30.12.50	මුත්තේයා පෙරියොමි, නිම් බෝල්ඩ්වත්ත, අම්බන් පිටිය වත්ත බාර්, කැගල්ල	මුත්තේයා විරමො (භාෂාව) පෙරියොමි මානික්කවාරායෙර් පෙරියොමි පොත්තේමිලම් (ලබයා)
KD 334 2.6.50	පරපුරුමන් නිරුපපති, රමේසියා ක්‍රිස්නාමි, 6, අම්බමුව පාර, නාවලපිටිය	කනිරුයි අම්මොයි (භාෂාව) කේ. ජනනානන් (පුතා) කේ. ධනලොච්චි (දුව) කේ. ගෝමිත්තරුප් (පුතා) කේ. සුඤ්ජරුප් (පුතා)
KD 529 6.9.50	පන්ජපුල්ලායි මුතුසාමි පිල්ලායි, ගොන්කොට්ටුව, කොට්ටිල, අම්පිටිය	ඉතුසාමි මොන්කායි අම්මොල් (භාෂාව) මුතුසාමි සුප්පේයා (පුතා)
C 1561 15.10.50	මැනුවෙල් ජේන්සන්, හො. 10/3, ප්‍රනාන්දු පාර, වැල්ලවත්ත	ජේන්සන් සෙල්ලියො (භාෂාව) ජේන්සන් සරබා (දුව) ජේන්සන් පෙල්ලියො (දුව)
L 154 27.8.50	විරසියා දෙරෙසියාමි, මොනරකඤ්ඤ, පුස්සැල්ලාමි	කන්තසාමි වල්ලිඅමො (භාෂාව) දෙරෙසියාමි ලෙච්චම් (දුව) දෙරෙසියාමි විසිචනාසම් (පුතා) දෙරෙසියාමි මුත්තු වල්ලිඅමොල් (දුව) කරුප්පේයා පොත්තේමොල් (භාෂාව) විසිරවාසුන්දරම් සනිනානන් (පුතා) විසිරවාසුන්දරම් සුඤ්ජරුප් (පුතා) විසිරවාසුන්දරම් මොගේස්වරන් (පුතා) විසිරවාසුන්දරම් ජනනම්බාල් (දුව)
L 159 27.8.50	මුත්තේයා විසිරවාසුන්දරම්, මොනරකඤ්ඤ, පුස්සැල්ලාමි	

4D පෝර්මය

1949 නො. 3 දරණ ඉංග්‍රීසි සහ පකිස්තානී නිවැසි (පුරවැසි) පනත පනතේ දහවැනි වගන්තිය යටතේ දැන්වීමයි

ඉන්දියානු සහ පාකිස්තානී වාසීන් ලියාපදිංචිකිරීමේ කොමසාරිස් කැන්පන් වික්ටර් ලොයිඩ් විරයිංග් වන මා, 1949 නො. 3 දරණ ඉන්දියානු සහ පාකිස්තානී නිවැසි (පුරවැසි) පනතේ දහවැනි වගන්තිය යටතේ දැනුවත් කරමිනි, පහත සඳහන් උප ලේඛනයේ දක්වන සෑම දුරදුමපත්‍රයක්ම එකී පනතේ 4 වැනි වගන්තියේ 3 වැනි උප වගන්තිය හෝ 7 වැනි වගන්තියේ 3 වැනි උප වගන්තිය යටතේ අනුමතකිරීමට යම්කිසි මහජනාධිකාරයේ විරුධතාවයක් ඇත්නම්, කුමන කාරණයකින් පවා එවැනි විරුධතාවය දුල්කරනු ලැබීමට හේතු සඳහන් ලිපියක් මෙම දැන්වීම ප්‍රතිබන්ධන දින සිට මහත්තුද්දී නොලැබුණි නම් ඒ සෑම දුරදුමපත්‍රයක්ම අනුමතකරන බවයි.

විරුධවන සෑම අයකුගේම සම්පූර්ණ නම සහ ලිඝුම් ලැබෙන පිලිවෙළ සෑම විරුධවීමේ නිවේදනයකම ඇතුළත්විය යුතුයි.

මි. 1952ක් වූ ජනවාරි මස 29 වැනි දින කොළඹදී. වි. ඇල්. විරයිංග්, ඉන්දියානු සහ පාකිස්තානී වාසීන් ලියාපදිංචිකිරීමේ කොමසාරිස්කුණ.

උප ලේඛනය

දුරදුමපත්‍රයෙහි කොමර්ශය සහ දිනය	ලංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචිකිරීමට අයදුම්පිටින අයගේ නම සහ ලිඝුම් ලැබෙන පිලිවෙළ	ලංකා පුරවැසියෙකු ලෙස ලියාපදිංචිකිරීමට අයදුම්පිටින අයගේ නම සහ ලිඝුම් ලැබෙන පිලිවෙළ
H 102 25.8.50	පාලානි මාර්කායි, ගල්පිල්ලි කොඩාගස් සහ වතුයාය, පන්චිල	ලෙච්චම් (දුව)
E 47 28.8.50	කෙලවන් මේලු, මලබොඩවත්ත, කර්නර	රෙත්තේමො (දුව) රෙත්තේමො (පුතා)



### වාරිමාගී ආඥාපනත පිළිබඳ දැන්වීම්

1946 අඛක 32 දරණ වාරිමාගී ආඥාපනත

ශාච දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාපිටි කෝරළයේ ඔපාන පිහිටි මැද්දෙවත්තේ වේල්ල අමුණේ ජලය ලබාදිය හැකි ප්‍රදේශයේ ඉඩම් හිමියන් විසින් 5. 12. 1951 දිනදී පවත්වන ලද රැස්වීමකදී වැඩි ඡන්දයෙන් සම්පාදිතව, 1947තේ සැප්තැම්බ්‍ර මස 24 වෙනි දින අංක 9,773 දරණ විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද ප්‍රකාශයකින් සංශෝධිතවූ 1946 අඛක 32 දරණ වාරිමාගී පනතේ 14 වෙනි වගන්තිය යටතේ තමාවෙත පැවරී තිබෙන බලතල අනුව කෘෂිකම් හා ඉඩම් පිළිබඳ ඇමතිවරයා විසින් අනුමත කිරීමෙන් පසු එකී ආඥාපනතේ 11 වෙනි වගන්තියේ (1) වෙනි උප වගන්තිය යටතේ පවත්වන ලද නියෝගයයි.

ඇස්. ආර්.ප්. අමරසිංහ,  
කෘෂිකම් හා ඉඩම් පිළිබඳ අමාත්‍යාංශයේ  
සිව් රේ කම්.

මේ 1952ක වූ ජනවාරි මස 17 වෙනි දින  
කොළඹදීය.

ඉහතකී නියෝග

1. වැඩි කන්ඩි අළුත් වැඩියා කිරීම හා නෙලීමද, වේලි, සොරොවි, ජලමාගී හා දෙපා ඇලවල් ශුඛකිරීමද, යල මෝ සම සඳහා මාර්තු මාසයේදීත් මාස් මෝසම සඳහා ඔක්තෝබ්‍ර මාසයේදීත් සෑම ඉඩම් හිමියන් විසින්ම අවුරුදු පතා කළ යුතු කාර්යවේ. තමාගේ කොට්ඨාශයේ තිබෙන එබඳු කටයුතු පරීක්ෂා කොට ඒවා කොයි අන්දමින් කර ගෙන යනු ලැබේද යි ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැනට ඒ කාලය තුලදී සනිපතා වාර්තා කිරීම සෑම වෙල් මූලාදානිතෘතයේම යුතු කමය.
2. අංක 3 දරණ නියෝගයේ පෙනෙන විධිවිධානවලට යටත්ව, ජලය සපයා දිය හැකි ප්‍රදේශයේ පිහිටි සෑම ඉඩම් හිමියෙක්ම, ඔහුට අයත් ඉඩම්වල ප්‍රමාණයට එකී ප්‍රදේශයේ සුළු වාරිමාගී කමාන්ත පවත්වා ගැනීම හා දියුණුව සඳහා මුදලින් හෝ මෙහෙයෙන් අවුරුදුපතා ආධාර කළ යුතුය.
3. (1) අංක 2 දරණ නියෝගය යටතේ සැපයිය යුතු මෙහෙයේ මුළු ප්‍රමාණය පහත සඳහන් අන්දමට වඩා වැඩි නොවිය යුතුය.—
  - (i) අක්කරයකට සත අඩි දෙකක පස්වැඩ බැගින්, හෝ
  - (ii) අක්කරයකට දින හතර බැගින් මෙහෙය සැපයීම, හෝ
  - (iii) එසේ මෙහෙය වෙනුවට මුදල් ගෙවීමේදී දවසක මෙහෙය සඳහා රුපියල් දෙක බැගින් මුදල් ගෙවීම හෝ වේ.
- (2) මෙහෙය වෙනුවට මුදල් ගෙවීමේදී, යල මෝසම සඳහා යම් අවුරුද්දක මාර්තු 31 වෙනිදාට ප්‍රථමද මාස් මෝසම සඳහා එම අවුරුද්දේ ඔක්තෝබ්‍ර මාසයේ 31 වෙනිදාට ප්‍රථමද එම මුදල ගෙවිය යුතුය.
- (3) මෙම නියෝගය සඳහා දවසක මෙහෙය යන්නෙන් අදහස් කරන්නේ ඉර උදාවීමේ සිට ඉර බැසීමේ කාලය ඇතුළත පැය හයක කාලයකින් යුත් මෙහෙයය.
4. 2 වෙනි නියෝගයෙහි සඳහන් මෙහෙකරුවන් උවමනාකරන විට, ආණ්ඩුවේ දිසාපතිතුනු හෝ ඔහු විසින් බලය පවරනු ලැබූ නිලධාරියෙකු හෝ නියමකරන කාලවලදී එබන්දෙකු නියමකරන ප්‍රමාණ මෙහෙකරුවන් අණබෙර ලැවීමෙන් ඉල්ලා සිටිය යුතුය.
5. ඉහත සඳහන් නියෝග අනුව නියමකරන ලද අවුරුදු පතා කළ යුතු සාමාන්‍ය වැඩ කටයුතු හැර, හදිසියෙන් කළ යුතුව තිබෙන අළුත් වැඩියා කිරීමක් සඳහා නැතහොත් ලකකදී සිදුවිය හැකි හානියක් වැලැක්වීම සඳහා මෙහෙකරු වන් උවමනාව, ආණ්ඩුවේ දිසාපතිතුනු හෝ ඔහු විසින් බලය පැවරූ නිලධාරියෙකු හෝ අණබෙර ලැවීමෙන් හෝ අන් අන්දමකින් ඒ බැව් දැන්වූ විට, සෑම ඉඩම් හිමියෙකු විසින්ම අවශ්‍ය මෙහෙකරුවන් වහාම සැපයිය යුතුය. නැතහොත් එම මෙහෙයෙන් තමාගෙන් සිදුවිය යුතු කොටස තමාගේ විඳදීමින් කරවිය යුතුය.

6. වෙල් මූලාදානියෙකු පත්කර සෑම ප්‍රදේශයකම ඉඩම් හිමියන් විසින් එම වෙල් මූලාදානියාගෙන් ලැබෙන සේවය සඳහා අක්කරයකට රුපියල් දෙක බැගින් අවුරුදුපතා ගෙවිය යුතුයි.
7. යම්කිසි ජල පාරක් හෝ ඇලක් අවහිර කිරීම, ඉන් කොටසක් අල්ලාගැනීම නැතහොත් එහි පලල අඩු කිරීම, මොනකරුණක් නිසා හෝ කිසිවෙකු විසින් නොකළ යුතුය.
8. යම්කිසි වාරිමාගී කමාන්තයකින් ලබන කුඹුරු යායක් අයිති සියලු අයිතිකරුවන් විසින්ම එකී ප්‍රධාන ජල පාරවල් සෑම අවස්ථාවලදීම ශුඛලෙස හා යහපත් තත්ත්වයකද තැබිය යුතුය.
9. (1) සුළු ජල පාරවල් යාව තිබෙන කුඹුරු හිමියන් විසින් තම තමන්ගේ කුඹුරුවලට යාව තිබෙන එකී ජල පාරවල් අළුත් වැඩියා කල යුතුය.
- (2) එක් එක් කුඹුරු හිමියෙකු විසින් (1) වෙනි ඡේදයේ සඳහන් සුළු ජලපාරවල් අළුත් වැඩියා කල යුතු ප්‍රමාණය කොපමණද යන්න ඒ සඳහා කැඳවන ලද සියලු ඉඩම් හිමියන්ගෙන් යුත් රැස්වීමකදී නියමකරගත යුතුය.
- (3) තමාට නියමකර තිබෙන වැඩ කොටස තමා විසින්ම කිරීමට හෝ තමාගේ නියෝජිතයෙකු ලවා කරවීමට හෝ ඉඩම් හිමියෙකුට පිලිවන, නැතහොත් එම වැඩ කොටස වෙනුවට ආණ්ඩුවේ දිසාපතිතුනු නියමකරන ප්‍රමාණ මුදලක් ගෙවීමටද ඔහුට පිලිවන.
10. ජලය බලාපොරොත්තු වන සියලු දෙනාගේම කැමැත්ත නොමැතිව, තනා තිබෙන අමුතකින් හෝ වේල්ලකින් ජලය අන් අතකට හැරවීම පිණිස අලුත් අමුත හෝ වේලි නොතැනිය යුතුය. පහළ අමුතකින් ජලය නොලැබීම නිසා හෝ ඉන් ලැබෙන ජලය සවල්ප නිසා හෝ කිසිවෙකු විසින් ඉහළ අමුතක් නොකැඩිය යුතුය.
11. කුඹුරු වැඩකරන එක් එක් මෝසමට ප්‍රථම, සිසාම, කෙටීම හා වැපිරීම පටන්ගත යුතු දින නියම කිරීම සඳහා ඒ ඒ කුඹුරු හිමියන්ගෙන් යුත් රැස්වීමක්, ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැන විසින් හෝ ඔහුගේ නියෝජිත තැන විසින් හෝ කැඳවිය යුතුය. එම රැස්වීම පිළිබඳ වාර්තාව ආණ්ඩුවේ දිසාපති තුමාගේ අනුමතිය සඳහා ඔහුවෙත යැවිය යුතුය.
12. (1) යම්කිසි වාරිමාගී කමාන්තයකින් යම් ඉඩමකට ජලය බෙදාහැරීම ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැනගේ අණ පරිදි වෙල් මූලාදානිතෘතා විසින් සංවිධාන කල යුතුය.
- (2) යම් ජල මාගීයක් අවහිර කිරීම හෝ සොරොවිවක් නැතහොත් වේල්ලක් විවෘත කිරීම හෝ වෙල් මූලාදානිතෘතයේ අනුමතිය නොමැතිව කුමන කරුණක් නිසාවත් කිසි ඉඩම් හිමියෙකු නැතහොත් අන් අයකු විසින් නොකල යුතුය. එසේම ආණ්ඩුවේ දිසාපතිතුනුගේ කැමැත්ත නොමැතිව ජලාභයක බිම් මට්ටම හෝ අමුතක මුදුන් මට්ටම හෝ උස් නොකල යුතුය.
13. (1) ඉබේරයක් නිසා හෝ බලාපොරොත්තු රහිතව වේල්ලක් කැඩී යාම නිසා හෝ වැවක තිබෙන ජලය එම මෝසමට ප්‍රමාණ නොවන බැව් පෙනීගිය විට, වෙල් මූලාදානි තෘතා විසින් ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැනට ඒ බව වාර්තා කල යුතුය. එවිට තිබෙන්නාවූ ජලය සාධාරණ ලෙස බෙදීම පිණිස අවශ්‍යවන පරිදි ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැන ක්‍රියා කල යුතුය.
- (2) මෙම නියෝගයේ ඉහත සඳහන් විධිවිධාන යටතේ ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැන විසින් කරන ලද යම් කිසි ක්‍රියාවක් සම්බන්ධයෙන් යම්කු විරුද්ධවීමට, ඔහුට ආණ්ඩුවේ දිසාපතිතුනු වෙත ඇපැලක් ඉදිරිපත් කළ හැකි.
14. මෙම නියෝගවල—  
“ආණ්ඩුවේ දිසාපති” යන්නෙන් දකුණු පළාතේ ආණ්ඩුවේ දිසාපතිතුනු හඟවයි;  
“සුළු වාරිමාගී කමාන්ත” යන්නෙන් 1940යේ අඛක 32 දරණ වාරිමාගී පනතේ පෙනෙන අදහසම ඇති “ඉඩම් හිමියා” යන්නෙන් ජලය ලැබිය හැකි ප්‍රදේශයේ වේ;  
පිහිටි වාරිමාගී කමාන්තයකින් ජලය ලබාගත් නැතහොත් ලබාගැනීමට තිබෙන ඉඩමක් අයිති කාරයෙකු හඟවයි; තවද එහි පදිංචිකරයා ආදායම් වශාකරන්නාද මීට ඇතුළත්ය.

1946 අඩක 32 දරණ වාරිමාලී ආඥාපනත

ශාච දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාපිටි කෝරළයේ නානතොට පිහිටි ගරාකුඩුව ඇල අමුණේ ජලය ලබා දියහැකි ප්‍රදේශයේ ඉඩම් හිමියන් විසින් 5. 12. 1951 දිනදී පවත්වනලද රැස්වීමකදී වැඩි ඡන්දයෙන් සම්පාදිතව, 1947නේ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිධකරණලද ප්‍රකාශයකින් සංශෝධිතවූ 1946 අඩක 32 දරණ වාරිමාලී පනතේ 14වෙනි වගන්තිය යටතේ තමාවෙන පැවරී තිබෙන බලතල අනුව කෘෂිකම් හා ඉඩම් පිළිබඳ ඇමතිවරයා විසින් අනුමත කිරීමෙන් පසු එකී ආඥාපනතේ 11වෙනි වගන්තියේ (1)වෙනි උප වගන්තිය යටතේ පවත්වනලද නියෝගයයි.

ඇස්. ඇෆ්. අමරසිංහ,  
කෘෂිකම් හා ඉඩම් පිළිබඳ අමාත්‍යාංශයේ  
සචීර ලේකම්.

වම් 1952ක්වූ ජනවාරි මස 17වෙනි දින  
කොළඹදීය.

ඉහතකී නියෝග

1. වැඩි කන්ඩි අළුත්වැඩියා කිරීම හා නෙලීමද, වේලි, සොරොවි, ජලමාලී හා දෙපා ඇලවල් ශුඛකිරීමද, යල මෝසම සඳහා පෙබරවාරි මාසයේදීත් මාස් මෝසම සඳහා සැප්තැම්බර් මාසයේදීත් සෑම ඉඩම් හිමියන් විසින්ම අවුරුදුපතා කළ යුතු කාර්යවේ. තමාගේ කොට්ඨාශයේ තිබෙන එබඳු කටයුතු පරික්ෂාකොට ඒවා කොයි අන්දමින් කරගෙන යනු ලැබේදැයි ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැනට ඒ කාලය තුළදී සනිපතා වාතී කිරීම සෑම වෙල් මුලාදුනිතැනගේම යුතුකමය.

2. අංක 3 දරණ නියෝගයේ පෙනෙන විධිවිධානවලට යටත්ව, ජලය සපයා දියහැකි ප්‍රදේශයේ පිහිටි සෑම ඉඩම් හිමියන්ම, ඔහුට අයත් ඉඩම්වල ප්‍රමාණයට එකී ප්‍රදේශයේ සුළු වාරිමාලී කමාත්ත පවත්වා ගැනීම හා දියුණුව සඳහා මුදලින් හෝ මෙහෙයන් අවුරුදුපතා ආධාර කළ යුතුය.

3. (1) අංක 2 දරණ නියෝගය යටතේ සැපයිය යුතු මෙහෙයේ මුළු ප්‍රමාණය පහත සඳහන් අන්දමට වඩා වැඩි නොවිය යුතුය.—

- (i) අක්කරයකට සහ අඩි දෙකක පස්වැඩ බැගින්, හෝ
- (ii) අක්කරයකට දින හතර බැගින් මෙහෙය සැපයීම, හෝ
- (iii) එසේ මෙහෙය වෙනුවට මුදල් ගෙවීමේදී දවසක මෙහෙය සඳහා රුපියල් දෙක බැගින් ගෙවීම, හෝ වේ.

(2) මෙහෙය වෙනුවට මුදල් ගෙවීමේදී, යල මෝසම සඳහා යම් අවුරුද්දක මාර්තු 31වෙනිදිට ප්‍රථමද මාස් මෝසම සඳහා එම අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 31වෙනිදිට ප්‍රථමද එම මුදල ගෙවිය යුතුය.

(3) මෙම නියෝගය සඳහා දවසක මෙහෙය යන්නෙන් අදහස් කරන්නේ ඉර උදාවීමේ සිට ඉර බැසීමේ කාලය ඇතුළත පැය හයක කාලයකින් යුත් මෙහෙයය.

4. 2වෙනි නියෝගයෙහි සඳහන් මෙහෙකරුවන් උවමනාකරනවිට, ආණ්ඩුවේ දිසාපති තැන හෝ නියමකරන කාලවලදී එබත්දෙකු නියමකරන ප්‍රමාණ මෙහෙකරුවන් අණබෙර ලැවීමෙන් ඉල්ලා සිටිය යුතුය.

5. ඉහත සඳහන් නියෝග අනුව නියමකරනලද අවුරුදු පතා කළයුතු සාමාන්‍ය වැඩ කටයුතු හැර, හදිසියෙන් කළ යුතුව තිබෙන අළුත්වැඩියා කිරීමක් සඳහා නැතහොත් ලහකඩී සිදුවිය හැකි හානියක් වැලැක්වීම සඳහා මෙහෙකරුවන් උවමනාවී, ආණ්ඩුවේ දිසාපතිතැන හෝ ඔහු විසින් බලය පැවැරූ නිලධාරියෙකු හෝ අණබෙර ලැවීමෙන් හෝ අන් අන්දමකින් ඒ බැව් දැන්වූ විට, සෑම ඉඩම් හිමියෙකු විසින්ම අවශ්‍ය මෙහෙකරුවන් වහාම සැපයිය යුතුය. නැතහොත් එම මෙහෙයෙන් තමාගෙන් සිදුවිය යුතු කොටස තමාගේ විශ්දමින් කරවිය යුතුය.

6. වෙල් මුලාදුනියෙකු පත්කර තිබෙන සෑම ප්‍රදේශයකම ඉඩම් හිමියන් විසින් එම වෙල් මුලාදුනියා ගෙන් ලැබෙන සේවය සඳහා කපා එකතුකරගත්

අස්වැන්නෙන් 1/64 පංගුවක් හෝ ආණ්ඩුවේ දිසාපතිතැන විසින් නියමකරනු ලබන ප්‍රමාණය ඒ සඳහා මුදලක් හෝ ඔහුට දිය යුතුය.

7. යම්කිසි ජල පාරක් හෝ ඇලක් අවහිර කිරීම, ඉන් කොටසක් අල්ලාගැනීම නැතහොත් එහි පලල අඩු කිරීම, මොනකරුණක් නිසා හෝ කිසිවෙකු විසින් නොකළ යුතුය.

8. යම්කිසි වාරිමාලී කමාත්තයකින් ප්‍රයෝජනයක් ලබන කුඹුරු යායක් අයිති සියලු අයිති කාරයින් විසින්ම එහි ප්‍රධාන ජල පාරවල සෑම අවසථාවලදීම ශුඛලෙස හා යහපත් තත්ත්වයකද තැබිය යුතුය.

9. (1) සුළු ජල පාරවල් යාව තිබෙන කුඹුරු හිමියන් විසින් තම තමන්ගේ කුඹුරුවලට යාව තිබෙන එකී ජල පාරවල් අළුත්වැඩියා කළ යුතුය.

(2) එක් එක් කුඹුරු හිමියකු විසින් (1) වෙනි ඡේදයේ සඳහන් සුළු ජලපාරක් අළුත්වැඩියාකළයුතු ප්‍රමාණය කොපමණද යන්න ඒ සඳහා කැඳවනලද සියලු ඉඩම් හිමියන්ගෙන් යුත් රැස්වීමකදී නියමකරගත යුතුය.

(3) තමාට නියමකර තිබෙන වැඩ කොටස තමා විසින්ම කිරීමට හෝ තමාගේ නියෝජිතයෙකු ලවා කරවීමට හෝ ඉඩම් හිමියෙකුට පිළිවන, නැතහොත් එම වැඩ කොටස වෙනුවට ආණ්ඩුවේ දිසාපති තැන නියමකරන ප්‍රමාණ මුදලක් ගෙවීමටද ඔහුට පිළිවන.

10. ජලය බලාපොරොත්තුවන සියලු දෙනාගේම කැමැත්ත නොමැතිව, තනාතිබෙන අමුණකින් හෝ වෙල්ලකින් ජලය අත් අතකට හැරවීම පිණිස අලුත් අමුණ හෝ වේලි නොතැනිය යුතුය. පහල අමුණකින් ජලය නොලැබීම නිසා හෝ ඉන් ලැබෙන ජලය සවිලා නිසා හෝ කිසිවෙකු විසින් ඉහල අමුණක් නොකැඩිය යුතුය.

11. කුඹුරු වැඩකරන එක් එක් මෝසමට ප්‍රථම, සිසාම, කෙටීම හා වැපිරීම පටන්ගතයුතු දින නියම කිරීම සඳහා ඒ ඒ කුඹුරු හිමියන්ගෙන් යුත් රැස්වීමක්, ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීතැන විසින් හෝ ඔහුගේ නියෝජිත තැන විසින් හෝ කැඳවිය යුතුය. එම රැස්වීම පිළිබඳ වාතීව ආණ්ඩුවේ දිසාපති තුමාගේ අනුමතිය සඳහා ඔහු වෙත යැවිය යුතුය.

12. (1) යම්කිසි වාරිමාලී කමාත්තයකින් යම් ඉඩමකට ජලය බෙදාහැරීම ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැනගේ අණ පරිදි වෙල් මුලාදුනි තැන විසින් සංවිධාන කළ යුතුය.

(2) යම් ජල මාලියක් අවහිර කිරීම හෝ සොරොවිවක් නැතහොත් වෙල්ලක් විවෘත කිරීම හෝ වෙල් මුලාදුනිතැනගේ අනුමතිය නොමැතිව කුමන කරුණක් නිසාවත් කිසි ඉඩම් හිමියෙකු නැතහොත් අන් අයකු විසින් නොකළ යුතුය. එසේම ආණ්ඩුවේ දිසාපතිතැනගේ කැමැත්ත නොමැතිව ජලාසයක බිම් මට්ටම හෝ අමුණක මුදුන් මට්ටම හෝ උස් නොකළ යුතුය.

13. (1) ඉඩෝරයක් නිසා හෝ බලාපොරොත්තු රහිතව වේල්ලක් කැඩී යෑම නිසා හෝ වැවක තිබෙන ජලය එම මෝසමට ප්‍රමාණ නොවන බැව් පෙනීගිය විට, වෙල් මුලා දුනිතැන විසින් ප්‍රදේශික ආදායම් පාලක නිලධාරී තැනට ඒ බව වාතී කළ යුතුය. එවිට තිබෙන්නාවූ ජලය සාධාරණ ලෙස බෙදීම පිණිස අවශ්‍යවන පරිදි ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීතැන ක්‍රියාකළ යුතුය.

(2) මෙම නියෝගයේ ඉහත සඳහන් විධිවිධාන යටතේ ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීතැන විසින් කරන ලද යම්කිසි ක්‍රියාවක් ඵලදායීයෙන් යටිතල පහසුකම්, ඔහුට ආණ්ඩුවේ දිසාපතිතැන වෙත ඇපැලක් ඉදිරිපත්කළ හැකිය.

14. මෙම නියෝගවල—  
“ආණ්ඩුවේ දිසාපති” යන්නෙන් දකුණු පළාතේ ආණ්ඩුවේ දිසාපතිතැන හඟවයි;

“සුළු වාරිමාලී කමාත්ත” යන්නෙන් 1946ගේ අඩක 32 දරණ වාරිමාලී පනතේ පෙනෙන අදහසම ඇති වේ;

“ඉඩම් හිමියා” යන්නෙන් ජලය ලැබිය හැකි ප්‍රදේශයේ පිහිටි වාරිමාලී කමාත්තයකින් ජලය ලබාගත් නැතහොත් ලබාගැනීමට තිබෙන ඉඩමක් අයිති කාරයෙකු හඟවයි. තවද එහි පදිංචිකාරයා සහ එය වගකරන්නාද මීට ඇතුළත්ය.

1946 අඩක 32 දරණ වාරිමාගී ආඥා පනත

ශාච්ඡිකානුකරයේ බෙත්තර වලලාචිටි කෝරළයේ මත්තක පිහිටි බඹරවන මහ දොල අමුණේ ජලය ලබා දිය හැකි ප්‍රදේශයේ ඉඩම් හිමියන් විසින් 4. 12. 1951 දින දී පවත්වන ලද රැස්වීමකදී වැඩි ඡන්දයෙන් සම්පාදිතව, 1947තේ සැප්තැම්බර් මස 24වැනි දින අංක 9,773 දරණ විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරනලද ප්‍රකාශයකින් සංශෝධිතවූ 1946 අංක 32 දරණ වාරිමාගී පනතේ 14වෙනි වගන්තිය යටතේ තමාවෙත පැවරී තිබෙන බලතල අනුව කෘෂිකම් හා ඉඩම් පිළිබඳ ඇමතිවරයා විසින් අනුමත කිරීමෙන් පසු එකී ආඥාපනතේ 11වෙනි වගන්තියේ (1)වෙනි උප වගන්තිය යටතේ පවත්වන ලද නියෝගයයි.

ඇස්. ඇෆ්. අමරසිංහ,  
කෘෂිකම් හා ඉඩම් පිළිබඳ අමාත්‍යාංශයේ  
සඳුර ලේකම්.

වර්ෂ 1952කට වූ ජනවාරි මස 17වෙනි දින  
කොළඹදීය.

ඉහත කී නියෝග

1. වැඩි කන්ඩි අළුත්වැඩියා කිරීම හා නෙලීමද, වේලි, සොරොවි, ජලමාගී හා දෙපා ඇලවල් යුධකිරීමද, යල මෝ සම සඳහා මාර්තු මාසයේදීත් මාස් මෝ සම සඳහා සැප් තැම්බර් මාසයේදීත් සෑම ඉඩම හිමියන් විසින්ම අවුරුදු පතා කළ යුතු කාර්යවේ, තමාගේ කොටසකගේ තිබෙන එබඳු කටයුතු පරීක්ෂාකොට ඒවා කොසි අන්දමින් කරගෙන යනු ලැබේදැයි ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීන්ට ඒ කාලය තුළදී සති පතා වාර්තා කිරීම සෑම වෙල් මුලාදැනිතා ගේම යුතුකමය.

2. අංක තුන දරණ නියෝගයේ පෙනෙන විධිවිධාන වලට යටත්ව, ජලය සපයා දියහැකි ප්‍රදේශයේ පිහිටි සෑම ඉඩම හිමියෙක්ම, ඔහුට අයත් ඉඩම්වල ප්‍රමාණයට එකී ප්‍රදේශයේ සුළු වාරිමාගී කමිණිත්ත පවත්වා ගැනීම හා දියුණුව සඳහා මුදලින් හෝ මෙහෙයෙන් අවුරුදු පතා ආධාර කළ යුතුය.

3. (1) අංක 2 දරණ නියෝගය යටතේ සැපයිය යුතු මෙහෙයේ මුළු ප්‍රමාණය පහත සඳහන් අන්දමට වඩා වැඩි නොවිය යුතුය.

- (i) අක්කරයකට සත අඩි දෙකක පස්වැඩ බැගින්, හෝ
- (ii) අක්කරයකට දින හතර බැගින් මෙහෙය සැපයීම, හෝ
- (iii) එසේ මෙහෙය වෙනුවට මුදල් ගෙවීමේදී දවසක මෙහෙය සඳහා රුපියල් දෙක බැගින් මුදල් ගෙවීම හෝ වේ.

(2) මෙහෙය වෙනුවට මුදල් ගෙවීමේදී, යල මෝ සම සඳහා යම් අවුරුද්දක මාර්තු 31වෙනිදාට ප්‍රථමද මාස් මෝ සම සඳහා එම අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 31වෙනිදාට ප්‍රථමද එම මුදල ගෙවිය යුතුය.

(3) මෙම නියෝගය සඳහා දවසක මෙහෙය යන්නෙන් අදහස් කරන්නේ ඉර උදවීමේ සිට ඉර බැසීමේ කාලය ඇතුළත පැය හයක කාලයකින් යුත් මෙහෙයය.

4. 2වෙනි නියෝගයෙහි සඳහන් මෙහෙකරුවන් උවමනාකරනවිට, ආණ්ඩුවේ දීඝාපතිතා හෝ ඔහු විසින් බලය පවරනු ලැබූ නිලධාරියකු හෝ නියමකරන කාලවලදී එබඳුදෙකු නියමකරන ප්‍රමාණ මෙහෙකරුවන් අණබෙර ලැබීමෙන් ඉල්ලා සිටිය යුතුය.

5. ඉහත සඳහන් නියෝග අනුව නියමකරනලද අවුරුදු පතා කළයුතු සාමාන්‍ය වැඩ කටයුතු හැර, හදිසියෙන් කළ යුතුව තිබෙන අළුත්වැඩියා කිරීමක් සඳහා නැතහොත් ඒක කදී සිදුවිය හැකි හානියක් වැළැක්වීම සඳහා මෙහෙකරුවන් උවමනාවී, ආණ්ඩුවේ දීඝාපතිතා හෝ ඔහු විසින් බලය පැවරූ නිලධාරියෙකු හෝ අණබෙර ලැබීමෙන් හෝ අන් අන්දමකින් ඒ බැව් දැන්වුවිට, සෑම ඉඩම් හිමියෙකු විසින්ම අවශ්‍ය මෙහෙකරුවන් වහාම සැපයිය යුතුය. නැතහොත් එම මෙහෙයෙන් තමාගෙන් සිදුවියයුතු කොටස තමාගේ වියදමින් කරවිය යුතුය.

6. වෙල් මුලාදැනියෙකු පත්කර තිබෙන සෑම ප්‍රදේශයකම ඉඩම් හිමියන් විසින් එම වෙල් මුලාදැනියා

ගෙන් ලැබෙන සේවය සඳහා කපා එකතුකරගත් අස්වැන්නෙන් 1/64 පංගුවක් හෝ ආණ්ඩුවේ දීඝාපතිතා විසින් නියමකරනු ලබන ප්‍රමාණය ඒ සඳහා මුදලක් හෝ ඔහුට දිය යුතුය.

7. යම්කිසි ජල පාරක් හෝ ඇලක් අවහිර කිරීම, ඉන් කොටසක් අල්ලාගැනීම නැතහොත් එහි පලල අඩු කිරීම, මොන කරුණක් නිසා හෝ කිසිවෙකු විසින් නොකළ යුතුය.

8. යම්කිසි වාරිමාගී කමිණිත්තයකින් ප්‍රයෝජනයක් ලබන කුඹුරු යායක් අයිති සියලු අයිතිකාරයින් විසින්ම එහි ප්‍රධාන ජල පාරවල් සෑම අවසාවලදීම යුධලෙස හා යහ පත් තත්ත්වයකද තැබිය යුතුය.

9. (1) සුළු ජල පාරවල් යාව තිබෙන කුඹුරු හිමියන් විසින් තම තමන්ගේ කුඹුරුවලට යාව තිබෙන එකී ජල පාරවල් අළුත්වැඩියා කළ යුතුය.

(2) එක් එක් කුඹුරු හිමියෙකු විසින් (1) වෙනි ඡේදයේ සඳහන් සුළු ජලපාරක් අළුත්වැඩියා කළයුතු ප්‍රමාණය කොපමණද යන්න ඒ සඳහා කැඳවනලද සියලු ඉඩම් හිමියන්ගෙන් යුත් රැස්වීමකදී නියමකරන යුතුය.

(3) තමාට නියමකර තිබෙන වැඩ කොටස තමා විසින්ම කිරීමට හෝ තමාගේ නියෝජිතයෙකු ලවා කරවීමට හෝ ඉඩම් හිමියෙකුට පිළිවන, නැතහොත් එම වැඩ කොටස වෙනුවට ආණ්ඩුවේ දීඝාපතිතා නියමකරන ප්‍රමාණ මුදලක් ගෙවීමටද ඔහුට පිළිවන.

10. ජලය බලාපොරොත්තුවන සියලු දෙනාගේම කැමැත්ත නොමැතිව, තනාතිබෙන අමුනකින් හෝ වේල්ලකින් ජලය අන් අතකට හැරවීම පිණිස අලුත් අමුනු හෝ වේලි නොනැතිස යුතුය. පහළ අමුනකින් ජලය නොලැබීම නිසා හෝ ඉන් ලැබෙන ජලය සවිලා නිසා හෝ කිසිවෙකු විසින් ඉහළ අමුනක් නොකැඩිය යුතුය.

11. කුඹුරු වැඩකරන එක් එක් මෝසමට ප්‍රථම, සිසාම, කෙටීම හා වැපිරීම පටන්ගතයුතු දින නියම කිරීම සඳහා ඒ ඒ කුඹුරු හිමියන්ගෙන් යුත් රැස්වීමක්, ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීන් විසින් හෝ ඔහුගේ නියෝජිත තැන විසින් හෝ කැඳවිය යුතුය. එම රැස්වීම් පිළිබඳ වාර්තාව ආණ්ඩුවේ දීඝාපති තුමාගේ අනුමතිය සඳහා ඔහුට වන යැවිය යුතුය.

12. (1) යම්කිසි වාරිමාගී කමිණිත්තයකින් යම් ඉඩමකට ජලය බෙදාදීම ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීන්ගේ අණ පරිදි වෙල් මුලාදැනියා විසින් සංවිධාන කළයුතුය.

(2) යම් ජල මාගීයක් අවහිර කිරීම හෝ සොරොවිවක් නැතහොත් වේල්ලක් විවෘත කිරීම හෝ වෙල් මුලාදැනිතාගේ අනුමතිය නොමැතිව කුමන කරුණක් නිසාවත් කිසි ඉඩම් හිමියෙකු නැතහොත් අන් අයකු විසින් නොකළ යුතුය. එසේම ආණ්ඩුවේ දීඝාපතිතාගේ කැමැත්ත නොමැතිව ජලාසයක බිම් මට්ටම හෝ අමුනක මුදුන් මට්ටම හෝ උස් නොකළ යුතුය.

13. (1) ඉඩෝරයක් නිසා හෝ බලාපොරොත්තු රහිතව වේල්ලක් කැඩී යෑම නිසා හෝ වැටක තිබෙන ජලය එම මෝසමට ප්‍රමාණ නොවන බැව් පෙනීගියවිට, වෙල් මුලාදැනියා විසින් ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීන්ට ඒ බව වාර්තා කළ යුතුය. එවිට තිබෙන්නාවූ ජලය සාධාරණ ලෙස බෙදීම පිණිස අවශ්‍යවන පරිදි ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීන් තුළ කළ යුතුය.

(2) මෙම නියෝගයේ ඉහත සඳහන් විධිවිධාන යටතේ ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීන් විසින් කරන ලද යම් කිසි ක්‍රියාවක් සම්බන්ධයෙන් යමෙකු විරුද්ධවුවිට, ඔහුට ආණ්ඩුවේ දීඝාපතිතා වෙත ඇපාලක් ඉදිරිපත් කළ හැකිය.

14. මෙම නියෝගවල—  
“ආණ්ඩුවේ දීඝාපති” යන්නෙන් දකුණු පළාතේ ආණ්ඩුවේ දීඝාපතිතා හඟවයි;  
“සුළු වාරිමාගී කමිණිත්ත” යන්නෙන් 1946යේ අඩක 32 දරණ වාරිමාගී පනතේ පෙනෙන අදහසම ඇති වේ;  
“ඉඩම් හිමියා” යන්නෙන් ජලය ලැබිය හැකි ප්‍රදේශයේ පිහිටි වාරිමාගී කමිණිත්තයකින් ජලය ලබාගත් නැතහොත් ලබාගැනීමට තිබෙන ඉඩමක් අයිති කාරයෙකු හඟවයි. තවද එහි පදිංචිකාරයා සහ එය වගාකරන්නාද මීට ඇතුළත්ය.

1946 අඩක 32 දරණ වාරිමාලී ආඥා පණත

ගාළ දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාවිලි කෝරළයේ පැලගස් පළාතේ පිහිටි පරපු ඇල අමුණේ ජලය ලබා දිය හැකි ප්‍රදේශයේ ඉඩම් හිමියන් විසින් 5. 12. 1951 දින දී පවත්වන ලද රැස්වීමකදී වැඩි ඡන්දයෙන් සම්පාදිතව, 1947නේ සැප්තැම්බර් මස 24වැනි දින අංක 9,773 දරණ විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරණ ලද ප්‍රකාශයකින් සංශෝධිතවූ 1946 අංක 32 දරණ වාරිමාලී පණතේ 14වෙනි වගන්තිය යටතේ තමාවෙන පැවරී තිබෙන බලතල අනුව කෘෂිකම් හා ඉඩම් පිලිබඳ ඇමතිවරයා විසින් අනුමත කිරීමෙන් පසු එහි ආඥාපණතේ 11 වෙනි වගන්තියේ (1) වෙනි උප වගන්තිය යටතේ පවත්වන ලද නියෝගයයි.

ඇස්. ඇෆ්. අමරසිංහ,  
කෘෂිකම් හා ඉඩම් පිලිබඳ අමාත්‍යාංශයේ  
සීරි ලේකම්.

වම් 1952ක් වූ ජනවාරි මස 17වෙනි දින,  
කොළඹදීය.

ඉහතකී නියෝග

1. වැව් කන්ඩි අළුත්වැඩියා කිරීම හා නෙලීමද, වේලි, සොරොවි, ජලමාලී හා දෙපා ඇලවල් ශුඛකිරීමද, යල මෝසම සඳහා මාර්තු මාසයේදීත් මාස් මෝසම සඳහා සැප්තැම්බර් මාසයේදීත් සෑම ඉඩම් හිමියන් විසින්ම අවුරුදු පතා කල යුතු කාර්යවේ, තමාගේ කොටසියයේ තිබෙන එබඳු කටයුතු පරික්‍ෂාකොට ඒවා කොසි අත්දේමින් කර ගෙන යනු ලැබේදැයි ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැනට ඒ කාලය තුලදී සනිපතා වාර්තා කිරීම සෑම වෙල් මුදාදනිතැනගේම යුතු කමය.

2. අංක 3 දරණ නියෝගයේ පෙනෙන විධිවිධානවලට යටත්ව, ජලය සපයා දියහැකි ප්‍රදේශයේ පිහිටි සෑම ඉඩම් හිමියෙක්ම, ඔහුට අයත් ඉඩම්වල ප්‍රමාණයට එකී ප්‍රදේශයේ සුළු වාරිමාලී කමිණිත පවත්වා ගැනීම හා දියුණුව සඳහා මුදලින් හෝ මෙහෙයෙන් අවුරුදුපතා ආධාර කල යුතුය.

3. (1) අංක 2 දරණ නියෝගය යටතේ සැපයිය යුතු මෙහෙයේ මුළු ප්‍රමාණය පහත සඳහන් අන්දමට වඩා වැඩි නොවිය යුතුය. —

- (i) අක්කරයකට සත අඩි දෙකක පස්වැඩ බැගින්, හෝ
- (ii) අක්කරයකට දින හතර බැගින් මෙහෙය සැපයීම හෝ
- (iii) එසේ මෙහෙය වෙනුවට මුදල් ගෙවීමේදී දවසක මෙහෙය සඳහා රුපියල් දෙක බැගින් මුදල් ගෙවීම හෝ වේ.

(2) මෙහෙය වෙනුවට මුදල් ගෙවීමේදී, යල මෝසම සඳහා යම් අවුරුද්දක මාර්තු 31වෙනිදාට ප්‍රථමද මාස්, මෝසම සඳහා එම අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ 31 වෙනිදාට ප්‍රථමද එම මුදල ගෙවිය යුතුය.

(3) මෙම නියෝගය සඳහා දවසක මෙහෙය යන්නෙන් අදහස් කරන්නේ ඉර උදාවීමේ සිට ඉර බැසීමේ කාලය ඇතුළත පැය හයක කාලයකින් යුත් මෙහෙයය.

(4) 2වෙනි නියෝගයෙහි සඳහන් මෙහෙකරුවන් උව මනාකරන විට, ආණ්ඩුවේ දිසාපති තැන හෝ ඔහු විසින් බලය පවරනු ලැබූ නිලධාරියෙකු හෝ නියමකරන කාලවලදී එබන්දෙකු නියමකරන ප්‍රමාණ මෙහෙකරුවන් අණබෙර ලැවීමෙන් ඉල්ලා සිටිය යුතුය.

(5) ඉහත සඳහන් නියෝග අනුව නියමකරන ලද අවුරුදුපතා කලයුතු සාමාන්‍ය වැඩ කටයුතු හැර, හදිසියෙන් කලයුතුව තිබෙන අළුත්වැඩියා කිරීමක් සඳහා නැතහොත් ලඟකදී සිදුවිය හැකි හානියක් වැලැක්වීම සඳහා මෙහෙකරුවන් උවමනාවේ, ආණ්ඩුවේ දිසාපති තැන හෝ ඔහු විසින් බලය පැවරූ නිලධාරියෙකු හෝ අණබෙර ලැවීමෙන් හෝ අන් අන්දමකින් ඒ බැව් දන්වූ විට, සෑම ඉඩම් හිමියෙකු විසින්ම අවශ්‍ය මෙහෙකරුවන් වහාම සැපයිය යුතුය. නැතහොත් එම මෙහෙයෙන් තමාගෙන් සිදුවිය යුතු කොටස තමාගේ වියදමින් කරවිය යුතුය.

(6) වෙල් මුදාදනියෙකු පත්කර තිබෙන සෑම ප්‍රදේශයකම ඉඩම් හිමියන් විසින් එම වෙල් මුදාදනියාගෙන් ලැබෙන සේවය සඳහා අක්කරයකට රුපියල් දෙක බැගින් අවුරුදුපතා ගෙවිය යුතුය.

7. යම්කිසි ජල පාරක් හෝ ඇලක් අවහිර කිරීම, ඉන් කොටසක් අල්ලා ගැනීම නැතහොත් එහි පලල අඩු කිරීම, මොනකරුනක් නිසා හෝ කිසිවෙකු විසින් නොකල යුතුය.

8. යම්කිසි වාරිමාලී කමිණිතයකින් ප්‍රයෝජනයක් ලබන කුඹුරු යායක් අයිති සියලු අයිතිකරුවන් විසින්ම එකී ප්‍රධාන ජල පාරවල් සෑම අවසථාවලදීම ශුඛලෙස හා යහපත් තත්වයකද තැබිය යුතුය.

9. (1) සුළු ජල පාරවල් යාව තිබෙන කුඹුරු හිමියන් විසින් තම තමන්ගේ කුඹුරුවලට යාව තිබෙන ජල පාර වල් අළුත්වැඩියා කල යුතුය.

(2) එක් එක් කුඹුරු හිමියකු විසින් (1) වෙනි ඡේදයේ සඳහන් සුළු ජලපාරක් අළුත්වැඩියාකල යුතු ප්‍රමාණය කොපමණද යන්න සියළු ඉඩම් හිමියන්ගෙන් යුත් රැස්වීමකදී නියමකරගත යුතුය.

(3) තමාට නියමකර තිබෙන වැඩ කොටස තමා විසින්ම කිරීමට හෝ තමාගේ නියෝජිතයෙකු ලවා කරවීමට හෝ ඉඩම් හිමියෙකුට පිලිවන, නැතහොත් එම වැඩ කොටස වෙනුවට ආණ්ඩුවේ දිසාපති තැන නියමකරන ප්‍රමාණ මුදලක් ගෙවීමටද ඔහුට පිලිවන.

10. ජලය බලාපොරොත්තුවන සියලු දෙනාගේම කැමැත්ත නොමැතිව, තනාතිබෙන අමුනකින් හෝ වේල්ලකින් ජලය අන් අතකට හැරවීම පිණිස අලුත් අමුනු හෝ වේලි නොනැතිව යුතුය. පහළ අමුනකින් ජලය නොලැබීම නිසා හෝ ඉන් ලැබෙන ජලය සවිලස නිසා හෝ කිසිවෙකු විසින් ඉහල අමුනක් නොකැඩිය යුතුය.

11. කුඹුරු වැඩකරන එක් එක් මෝසමට ප්‍රථම, සියළුම, කෙටිම හා වැපිරීම පටන්ගතයුතු දින නියම කිරීම සඳහා ඒ ඒ කුඹුරු හිමියන්ගෙන් යුත් රැස්වීමක්, ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීතැන විසින් හෝ ඔහුගේ නියෝජිත කැන විසින් හෝ කැඳවිය යුතුය. එම රැස්වීම් පිලිබඳ වාර්තා ආණ්ඩුවේ දිසාපති තුමාගේ අනුමතිය සඳහා ඔහුවෙත යැවිය යුතුය.

12. (1) යම්කිසි වාරිමාලී කමිණිතකින් යම් ඉඩමකට ජලය බෙදාහැරීම ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීතැනගේ අණ පරිදි වෙල් මුදාදනිතැන විසින් සංවිධාන කලයුතුය.

(2) යම් ජල මාලියක් අවහිර කිරීම හෝ සොරොවිවක් නැතහොත් වේල්ලක් විවෘත කිරීම හෝ වෙල් මුදා දැනිතැනගේ අනුමතිය නොමැතිව කුමන කරුණක් නිසාවත් කිසි ඉඩම් හිමියෙකු නැතහොත් අන් අයකු විසින් නොකල යුතුය. එසේම ආණ්ඩුවේ දිසාපතිතැනගේ කැමැත්ත නොමැතිව ජලාසයක බිම් මට්ටම හෝ අමුනක මුදුන් මට්ටම හෝ උස් නොකල යුතුය.

13. (1) ඉබෝරයක් නිසා හෝ බලාපොරොත්තු රහිතව වේල්ලක් කැඩී යෑම නිසා හෝ වැවක තිබෙන ජලය එම මෝසමට ප්‍රමාණ නොවන බැව් පෙනීගියවිට, වෙල් මුදාදනි තැන විසින් ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැනට ඒ බව වාර්තා කල යුතුය. එවිට තිබෙන්නාවූ ජලය සාධාරණ ලෙස බෙදාදීම පිණිස අවශ්‍යවන පරිදි ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීතැන ක්‍රියා කල යුතුය.

(2) මෙම නියෝගයේ ඉහත සඳහන් විධිවිධාන යටතේ ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීතැන විසින් කරනලද යම් කිසි ක්‍රියාවක් සම්බන්ධයෙන් යමෙකු විරුඩවූවිට, ඔහුට ආණ්ඩුවේ දිසාපතිතැන වෙත ඇපැලක් ඉදිරිපත් කල හැකිය.

14. මෙම නියෝගවල—

“ආණ්ඩුවේ දිසාපති” යන්නෙන් දකුණු පලාතේ ආණ්ඩුවේ දිසාපතිතැන හඟවයි;

“සුළු වාරිමාලී කමිණිත” යන්නෙන් 1946යේ අඩක 32 දරණ වාරිමාලී පණතේ පෙනෙන අදහසම ඇති වේ;

“ඉඩම් හිමියා” යන්නෙන් ජලය ලැබිය හැකි ප්‍රදේශයේ පිහිටි වාරිමාලී කමිණිතයකින් ජලය ලබාගත් නැතහොත් ලබාගැනීමට තිබෙන ඉඩමක් අයිති කාරයෙකු හඟවයි. තවද එහි පදිංචිකාරයා සහ එය වහාකරන්නාද මීට ඇතුළත්ය.

1946 අංක 32 දරණ වාරිමාලී ආඥාපනත

ගාම දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාපිටි කෝරළයේ තාරන්ඛිටිටි පිහිටි කිරිත්දෙලවල් ආල අමුණේ ජලය ලබා දිය හැකි ප්‍රදේශයේ ඉඩම් හිමියන් විසින් 4. 12. 1951 දිනදී පවත්වනලද රැස්වීමකදී වැඩි ඡන්දයෙන් සම්පෘද්නව, 1947 තේ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරණ විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරණලද ප්‍රකාශයකින් සංශෝධිතවූ 1946 අංක 32 දරණ වාරිමාලී පනතේ 14 වෙනි වගන්තිය යටතේ තමාවෙන පැවරී තිබෙන බලතල අනුව කෘෂිකම් හා ඉඩම් පිළිබඳ ඇමතිවරයා විසින් අනුමත කිරීමෙන් පසු එකී ආඥාපනතේ 11 වෙනි වගන්තියේ (1) වෙනි උප වගන්තිය යටතේ පවත්වනලද නියෝගයයි.

ආස්. ආප්. අමරසිංහ,  
කෘෂිකම් හා ඉඩම් පිළිබඳ අමාත්‍යාංශයේ  
සචීර ලේකම්.

වම් 1952 ක්වූ ජනවාරි මස 17 වෙනි දින  
කොළඹදීය.

ඉහත කී නියෝග,

1. වැඩි කන්ඩි අළුත් වැඩියාකිරීම හා නෙලීමද, වේලි, සොරොව්, ජලමාලී හා දෙපා ආලවල් ශුඛකිරීමද, යල මෝසම සඳහා පෙබරවාරි-මාර්තු මාසයේදීත් මාස් මෝසම සඳහා සැප්තැම්බර් මාසයේදීත් සෑම ඉඩම් හිමියන් විසින්ම අවුරුදුපතා කළ යුතු කාර්යවේ. තමාගේ කොටසකගේ තිබෙන එබඳු කටයුතු පරීක්ෂාකොට ඒවා කොඩි අන්දමින් කරගෙන යනු ලැබේදැයි ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැනට ඒ කාලය තුළදී සනිටුහන් වූ වාරිමාලී සෑම වෙල් මුලාදැනිතැනගේම යුතුකමය.

2. අංක 3 දරණ නියෝගයේ පෙනෙන විධිවිධානවලට යටත්ව, ජලය සපයා දියහැකි ප්‍රදේශයේ පිහිටි සෑම ඉඩම් හිමියෙක්ම, ඔහුට අයත් ඉඩම්වල ප්‍රමාණයට එකී ප්‍රදේශයේ සුළු වාරිමාලී කමිණිත්ත පවත්වාගැනීම හා දියුණුව සඳහා මුදලින් හෝ මෙහෙයෙන් අවුරුදුපතා ආධාරකළ යුතුය.

3. (1) අංක 2 දරණ නියෝගය යටතේ සැපයියයුතු මෙහෙයේ මුළු ප්‍රමාණය පහත සඳහන් අන්දමට වඩා වැඩි නොවිය යුතුය:—

- (i) අක්කරයකට සත අඩි දෙකක පස්වැඩ බැගින්, හෝ
- (ii) අක්කරයකට දින හතර බැගින් මෙහෙය සැපයීම, හෝ
- (iii) එසේ මෙහෙය වෙනුවට මුදල් ගෙවීමේදී දවසක මෙහෙය සඳහා රුපියල් දෙක බැගින් මුදල් ගෙවීම හෝ වේ.

(2) මෙහෙය වෙනුවට මුදල් ගෙවීමේදී, යල මෝසම සඳහා යම් අවුරුද්දක මාර්තු 31 වෙනිදාට ප්‍රථමද මාස් මෝසම සඳහා එම අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 31 වෙනි දාට ප්‍රථමද එම මුදල ගෙවිය යුතුය.

(3) මෙම නියෝගය සඳහා දවසක මෙහෙය යන්නෙන් අදහස් කරන්නේ ඉර උදාවීමේ සිට ඉර බැසීමේ කාලය ඇතුළත් පැය හයක කාලයකින් යුත් මෙහෙයය.

4. 2 වෙනි නියෝගයෙහි සඳහන් මෙහෙකරුවන් උවමනාකරනවිට, ආණ්ඩුවේ දිසාපතිතුමා හෝ ඔහු විසින් බලය පවරනු ලැබූ නිලධාරියෙකු හෝ නියමකරන කාලවලදී එබන්දෙකු නියමකරන ප්‍රමාණ මෙහෙකරුවන් අණබෙර ලැබීමෙන් ඉල්ලා සිටිය යුතුය.

5. ඉහත සඳහන් නියෝග අනුව නියමකරනලද අවුරුදුපතා කළයුතු සාමාන්‍ය වැඩ කටයුතු හැර, හදිසියෙන් කළයුතුව තිබෙන අළුත් වැඩියා කිරීමක් සඳහා නැතහොත් ලගකදී සිදුවිය හැකි හානියක් වැළැක්වීම සඳහා මෙහෙකරුවන් උවමනාවී, ආණ්ඩුවේ දිසාපතිතුමා හෝ ඔහු විසින් බලය පැවරූ නිලධාරියෙකු හෝ අණබෙර ලැබීමෙන් හෝ අන් අන්දමකින් ඒ බැව් දැන්වූ විට, සෑම ඉඩම් හිමියෙකු විසින්ම අවශ්‍ය මෙහෙකරුවන් වහාම සැපයිය යුතුය. තැනහොත් එම මෙහෙයෙන් තමාගෙන් සිදුවියයුතු කොටස තමාගේ විශදමින් කරවිය යුතුය.

6. වෙල් මුලාදැනියෙකු පත්කර තිබෙන සෑම ප්‍රදේශයකම ඉඩම් හිමියන් විසින් එම වෙල් මුලාදැනියා ගෙන් ලැබෙන සේවය සඳහා කපා එකතුකරගත්

අස්වැන්නෙන් 1/64 පංගුවක් හෝ ආණ්ඩුවේ දිසාපතිතුමා විසින් නියමකරනු ලබන ප්‍රමාණය ඒ සඳහා මුදලක් හෝ ඔහුට දිය යුතුය.

7. යම්කිසි ජල පාරක් හෝ ආලක් අවහිර කිරීම, ඉක්කොටසක් අල්ලා ගැනීම නැතහොත් එහි පළල අඩු කිරීම, මොනකරුණක් නිසා හෝ කිසිවෙකු විසින් නොකළ යුතුය.

8. යම්කිසි වාරිමාලී කමිණිත්තයකින් ප්‍රයෝජනයක් ලබන කුඹුරු යායක් අයිති සියලු අයිතිකාරීන් විසින්ම එහි ප්‍රධාන ජල පාරවල් සෑම අවස්ථාවලදීම ශුඛලෙස හා යහපත් තත්වයකදී තැබිය යුතුය.

9. (1) සුළු ජල පාරවල් යාව තිබෙන කුඹුරු හිමියන් විසින් තම තමන්ගේ කුඹුරු වලට යාව තිබෙන එකී ජල පාරවල් අළුත් වැඩියා කල යුතුය.

(2) එක් එක් කුඹුරු හිමියකු විසින් (1) වෙනි ඡේදයේ සඳහන් සුළු ජලපාරක් අළුත් වැඩියා කල යුතු ප්‍රමාණය කොපමනද යන්න ඒ සඳහා කැඳවනලද සියලු ඉඩම් හිමියන්ගෙන් යුත් රැස්වීමකදී නියමකරගත යුතුය.

(3) තමාට නියමකර තිබෙන වැඩ කොටස තමා විසින්ම කිරීමට හෝ තමාගේ නියෝජිතයෙකු ලවා කරවීමට හෝ ඉඩම් හිමියෙකුට පිළිවන, නැතහොත් එම වැඩ කොටස වෙනුවට ආණ්ඩුවේ දිසාපති තැන නියමකරන ප්‍රමාණ මුදලක් ගෙවීමටද ඔහුට පිළිවන.

10. ජලය බලාපොරොත්තුවන සියලු දෙනාගේම කැමැත්ත නොමැතිව, තනාතිබෙන අමුතකින් හෝ වේල් ලකින් ජලය අන් අතකට හැරවීම පිණිස අලුත් අමුණු හෝ වේලි නොතැනිය යුතුය. පහල අමුතකින් ජලය නොලැබීම නිසා හෝ ඉන් ලැබෙන ජලය සවලස නිසා හෝ කිසිවෙකු විසින් ඉහල අමුතක් නොකැඩිය යුතුය.

11. කුඹුරු වැඩ කරන එක් එක් මෝසමට ප්‍රථම, සීසාම, කෙටීම හා වැපිරීම පටන්ගත යුතු දින නියම කිරීම සඳහා ඒ ඒ කුඹුරු හිමියන්ගෙන් යුත් රැස්වීමක්, ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීතුමා විසින් හෝ ඔහුගේ නියෝජිත තැන විසින් හෝ කැඳවිය යුතුය. එම රැස්වීම පිළිබඳ වාරිමාලී ආණ්ඩුවේ දිසාපති තුමාගේ අනුමතිය සඳහා ඔහු වෙත යැවිය යුතුය.

12. (1) යම්කිසි වාරිමාලී කමිණිත්තයකින් යම් ඉඩමකට ජලය බෙදාහැරීම ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැනගේ අණ පරිදි වෙල් මුලාදැනිතැන විසින් සංවිධාන කළ යුතුය.

(2) යම් ජල මාලීයක් අවහිර කිරීම හෝ සොරොව් වක් නැතහොත් වේල්ලක් විවෘත කිරීම හෝ වෙල් මුලා දැනිතැනගේ අනුමතිය නොමැතිව කුමන කරුණක් නිසා වත් කිසි ඉඩම් හිමියෙකු නැතහොත් අන් අයකු විසින් නොකළ යුතුය. එසේම ආණ්ඩුවේ දිසාපතිතුමාගේ කැමැත්ත නොමැතිව ජලාසයක බිම් මට්ටම හෝ අමුතක මුදුන් මට්ටම හෝ උස් නොකළ යුතුය.

13. (1) ඉඩබරයක් නිසා හෝ බලාපොරොත්තු රහිතව වේල්ලක් කැඩී යෑම නිසා හෝ වැවක තිබෙන ජලය එම මෝසමට ප්‍රමාණ නොවන බැව් පෙනීගිය විට, වෙල් මුලා දැනිතැන විසින් ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීතුමාට ඒ බව වාරිමාලී කල යුතුය. එවිට තිබෙන්නාවූ ජලය සාධාරණ ලෙස බෙදීම පිණිස අවසර වන පරිදි ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරී තැන ක්‍රියා කල යුතුය.

(2) මෙම නියෝගයේ ඉහත සඳහන් විධිවිධාන යටතේ ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරීතුමා විසින් කරන ලදු යම් කිසි ක්‍රියාවක් සම්බන්ධයෙන් යමෙකු විරුඹවූ විට, ඔහුට ආණ්ඩුවේ දිසාපති තැන වෙත ආපැලක් ඉදිරිපත් කල හැකිය.

14. මෙම නියෝගවල—

“ආණ්ඩුවේ දිසාපති” යන්නෙන් දකුණු පළාතේ ආණ්ඩුවේ දිසාපතිතුමා හඟවයි;

“සුළු වාරිමාලී කමිණිත්ත” යන්නෙන් 1946 සේ අංක 32 දරණ වාරිමාලී පනතේ පෙනෙන අදහසම ඇති වේ;

“ඉඩම් හිමියා” යන්නෙන් ජලය ලැබිය හැකි ප්‍රදේශයේ පිහිටි වාරිමාලී කමිණිත්තයකින් ජලය ලබාගත් නැතහොත් ලබාගැනීමට තිබෙන ඉඩමක් අයිති, කාරයෙකු හඟවයි, තවද එහි පදිංචිකාරයා සහ එය වගාකරන්නාද මීට ඇතුළත්ය.

1946 අඩක 32 දරණ වාර්ෂික ආඥාපනත

ගාළු දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාවිලි කෝරළයේ මත්තක පිහිටි බද්දුවෙල අමුණේ ජලය ලබා දිය හැකි ප්‍රදේශයේ ඉඩම් හිමියන් විසින් 4. 12. 1951 දිනදී පවත් වන ලද රැස්වීමකදී වැඩි ඡන්දයෙන් සම්පාදිතව, 1947තේ සැප්තැම්බර් මස 24වෙනි දින අංක 9,773 දරණ විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධකරණලද ප්‍රකාශයකින් සංශෝධිතවූ 1946 අඩක 32 දරණ වාර්ෂික පනතේ 14වෙනි වගන්තිය යටතේ තමා වෙත පැවරී තිබෙන බලතල අනුව කෘෂිකම් හා ඉඩම් පිළිබඳ ඇමතිවරයා විසින් අනුමත කිරීමෙන් පසු එකී ආඥාපනතේ 11වෙනි වගන්තියේ (1)වෙනි උප වගන්තිය යටතේ පවත්වනලද නියෝගයයි.

ඇස්. ඇෆ්. අමරසිංහ,  
කෘෂිකම් හා ඉඩම් පිළිබඳ අමාත්‍යාංශයේ  
සචීර ලේකම්.

වසී 1952ක් වූ ජනවාරි මස 17වෙනි දින  
කොළඹදීය.

ඉහතකි නියෝග

1. වැව කන්ඩි අළුත්වැඩියා කිරීම හා නෙලීමද, වේලි, සොරොව්, ජලමාගී හා දෙපා ඇලවල් ශුඛකිරීමද, යල මෝසම සඳහා මාර්තු මාසයේදීත්, මාස් මෝසම සඳහා සැප් තැම්බර් මාසයේදීත් සෑම ඉඩම් හිමියන් විසින්ම අවුරුදු ප්‍රකාශ කළ යුතු කාර්යවේ. තමාගේ කොට්ඨාශයේ තිබෙන එබඳු කටයුතු පරීක්ෂාකොට ඒවා කොටස් අන්දමින් කරගෙන යනු ලැබේදැයි ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරිතැනට ඒ කාලය තුළදී සතිපතා වාර්ෂිකව සෑම වෙල් මූලාදානිතැන ගේම යුතුකමය.

2. අංක 3 දරණ නියෝගයේ පෙනෙන විධිවිධානවලට යටත්ව ජලය සපයා දියහැකි ප්‍රදේශයේ පිහිටි සෑම ඉඩම් හිමියෙක්ම, ඔහුට අයත් ඉඩම්වල ප්‍රමාණයට එකී ප්‍රදේශ යේ සුළු වාර්ෂික කමාත්ත පවත්වා ගැනීම හා දියුණුව සඳහා මුදලින් හෝ මෙහෙයෙන් අවුරුදුපතා ආධාර කල යුතුය.

3. (1) අංක 2 දරණ නියෝගය යටතේ සැපයිය යුතු මෙහෙයේ මුළු ප්‍රමාණය පහත සඳහන් අන්දමට වඩා වැඩි නොවිය යුතුය—

- (i) අක්කරයකට සහ අඩි දෙකක පස්වැඩ බැගින්, හෝ
- (ii) අක්කරයකට දින හතර බැගින් මෙහෙය සැපයීම, හෝ
- (iii) එසේ මෙහෙය වෙනුවට මුදල් ගෙවීමේදී දවසක මෙහෙය සඳහා රුපියල් දෙක බැගින් මුදල් ගෙවීම හෝ වේ.

(2) මෙහෙය වෙනුවට මුදල් ගෙවීමේදී, යල මෝසම සඳහා යම් අවුරුද්දක මාර්තු 31 වෙනිදිනට ප්‍රථමද මාස් මෝසම සඳහා එම අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 31වෙනිදිනට ප්‍රථමද එම මුදල ගෙවිය යුතුය.

(3) මෙම නියෝගය සඳහා දවසක මෙහෙය යන්නෙන් අදහස් කරන්නේ ඉර උදවීමේ සිට ඉර බැසීමේ කාලය ඇතුළත පැය හයක කාලයකින් යුත් මෙහෙයය.

4. වෙනි නියෝගයෙහි සඳහන් මෙහෙකරුවන් උව මනාකරන විට, ආණ්ඩුවේ දිසාපති තැන හෝ ඔහු විසින් බලය පවරනු ලැබූ නිලධාරියකු හෝ නියමකරන කාලවල දී එබන්දෙකු නියමකරන ප්‍රමාණ මෙහෙකරුවන් අණබෙර ලැවීමෙන් ඉල්ලා සිටිය යුතුය.

5. ඉහත සඳහන් නියෝග අනුව නියමකරන ලද අවුරුදුපතා කළයුතු සාමාන්‍ය වැඩ කටයුතු හැර හදිසියෙන් කළයුතුව තිබෙන අළුත්වැඩියා කිරීමක්, සඳහා නැතහොත් ලහකදී සිදුවිය හැකි හානියක් වැලැක්වීම සඳහා මතු හෙකරු වන් උවමනාවී, ආණ්ඩුවේ දිසාපතිතැන හෝ ඔහු විසින් බලය පැවරූ නිලධාරියෙකු හෝ අණබෙර ලැවීමෙන් හෝ අන් අන්දමකින් ඒ බැව් දැන්වූ විට, සෑම ඉඩම් හිමියෙකු විසින්ම අවශ්‍ය මෙහෙකරුවන් වහාම සැපයිය යුතු නැතහොත් එම මෙහෙයෙන් තමාගෙන් සිදුවිය යුතු කොටස තමාගේ විශ්වමින් කරවිය යුතුය.

6. වෙල් මූලාදානියෙකු පත්කර තිබෙන සෑම ප්‍රදේශයකම ඉඩම් හිමියන් විසින්, එම වෙල් මූලාදානියාගෙන් ලැබෙන සේවය සඳහා කපා එකතුකර ගත් අස්වැන්නෙන්

1/64 පංගුවක් හෝ ආණ්ඩුවේ දිසාපතිතැන විසින් නියම කරනු ලබන ප්‍රමාණය ඒ සඳහා මුදලක් හෝ ඔහුට දිය යුතුය.

7. යම්කිසි ජල පාරක් හෝ ඇලක් අවහිර කිරීම, ඉන් කොටසක් අල්ලා ගැනීම නැතහොත් එහි පළල අඩු කිරීම, මොන කරුණක් නිසා හෝ කිසිවෙකු විසින් නොකළ යුතුය.

8. යම්කිසි වාර්ෂික කමාත්තයකින් ප්‍රයෝජනයක් ලබන කුඹුරුයාසක් අයිති සියලු අයිතිකාරයින් විසින්ම එහි ප්‍රධාන ජලපාරවල් සෑම අවස්ථාවලදීම ශුඛලෙස හා යහපත් තත්වයකද තැබිය යුතුය.

9. (1) සුළු ජල පාරවල් යාව තිබෙන කුඹුරු හිමියන් විසින් තම තමන්ගේ කුඹුරුවලට යාව තිබෙන එකී ජල පාරවල් අළුත්වැඩියා කළ යුතුය.

(2) එක් එක් කුඹුරු හිමියකු විසින් (1) වෙනි ඡේදයේ සඳහන් සුළු ජලපාරක් අළුත්වැඩියා කළ යුතු ප්‍රමාණය කොපමණද යන්න ඒ සඳහා කැඳවනලද සියලු ඉඩම් හිමියන්ගෙන් යුත් රැස්වීමකදී නියමකර ගත යුතුය.

(3) තමාට නියමකර තිබෙන වැඩ කොටස තමා විසින්ම කිරීමට හෝ තමාගේ නියෝජිතයෙකු ලවා කරවීමට හෝ ඉඩම් හිමියෙකුට පිළිවන, නැතහොත් එම වැඩ කොටස වෙනුවට ආණ්ඩුවේ දිසාපති තැන නියමකරන ප්‍රමාණ මුදලක් ගෙවීමටද ඔහුට පිළිවන.

10. ජලය බලාපොරොත්තුවන සියලු දෙනාගේම කැමැත්ත නොමැතිව, තනාතිබෙන අමුතකින් හෝ වේල් ලකින් ජලය අන් අතකට හැරවීම පිණිස අලුත් අමුතු හෝ වේලි නොනැතිය යුතුය. පහළ අමුතකින් ජලය නොලැබීම නිසා හෝ ඉන් ලැබෙන ජලය සවලප නිසා හෝ කිසි වෙකු විසින් ඉහල අමුතක් නොකැඩිය යුතුය.

11. කුඹුරු වැඩ කරන එක් එක් මෝසමට ප්‍රථම සීසාම, කෙටීම හා වැපිරීම පටන්ගත යුතු දින නියම කිරීම සඳහා ඒ ඒ කුඹුරු හිමියන්ගෙන් යුත් රැස්වීමක්, ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරිතැන විසින් හෝ ඔහුගේ නියෝජිත තැන විසින් හෝ කැඳවිය යුතුය. එම රැස්වීම පිළිබඳ වාර්ෂික ආණ්ඩුවේ දිසාපති තුමාගේ අනුමතිය සඳහා ඔහු වෙත යැවිය යුතුය.

12. (1) යම්කිසි වාර්ෂික කමාත්තයකින් යම් ඉඩමකට ජලය බෙදාහැරීම ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරි තැනගේ අණ පරිදි වෙල් මූලාදානි තැන විසින් සංවිධාන කළ යුතුය.

(2) යම් ජල මාගීයක් අවහිර කිරීම හෝ සොදොව් වක් නැතහොත් වේල්ලක් විවෘත කිරීම හෝ වෙල් මූලාදානිතැනගේ අනුමතිය නොමැතිව කුමන කරුණක් නිසා වත් කිසි ඉඩම් හිමියෙකු නැතහොත් අන් අයකු විසින් නොකළ යුතුය. එසේම ආණ්ඩුවේ දිසාපතිතැනගේ කැමැත්ත නොමැතිව ජලාසයක බිම් මට්ටම හෝ අමුතක මුදුන් මට්ටම හෝ උස් නොකළ යුතුය.

13. (1) ඉබෝරයක් නිසා හෝ බලාපොරොත්තු රහිතව වේල්ලක් කැඩී ගිය නිසා හෝ වැවක තිබෙන ජලය එම මෝසමට ප්‍රමාණ නොවන බැව් පෙනීගිය විට, වෙල් මූලාදානිතැන විසින් ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරි තැනට ඒ බව වාර්ෂික කළ යුතුය. එවිට තිබෙන්නාවූ ජලය සාධාරණ ලෙස බෙදාදීම පිණිස අවශ්‍ය වන පරිදි ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරි තැන ක්‍රියා කළ යුතුය.

(2) මෙම නියෝගයේ ඉහත සඳහන් විධි විධාන යටතේ ප්‍රාදේශික ආදායම් පාලක නිලධාරිතැන විසින් කරන ලද යම් කිසි ක්‍රියාවක් සම්බන්ධයෙන් යමෙකු විරුඩවූ විට, ඔහුට ආණ්ඩුවේ දිසාපති තැන වෙත ඇපාලක් ඉදිරිපත් කළ හැකිය.

14. මෙම නියෝගවල—  
“ආණ්ඩුවේ දිසාපති” යන්නෙන් දකුණු පළාතේ ආණ්ඩුවේ දිසාපතිතැන හඟවයි;

“සුළු වාර්ෂික කමාත්ත යන්නෙන් 1946යේ අඩක 32 දරණ වාර්ෂික පනතේ පෙනෙන අදහසම ඇති වේ;

“ඉඩම් හිමියා” යන්නෙන් ජලය ලැබිය හැකි ප්‍රදේශයේ පිහිටි වාර්ෂික කමාත්තයකින් ජලය ලබා ගත් නැතහොත් ලබාගැනීමට තිබෙන ඉඩමක් අයිතිකාරයෙකු හඟවයි. තවද එහි පදිංචිකාරයා සහ එය වගාකරන්නාද මීට ඇතුළත්ය.



விண்ணப்ப இலக்கமும் திகதியும்	இலங்கைப் பிரஜையாகப் பதிவுசெய்யும்படி விண்ணப்பஞ் செய்பவரின் பெயரும் விலாசமும்.	விண்ணப்பஞ்செய்பவரின் இலங்கைப் பிரஜையாகப் பதிவுசெய்யும் பொழுதே, இலங்கைப் பிரஜையாகப் பதிவுசெய்ய விண்ணப்பஞ்செய்பவரின் கோரும் ஓவ்வொருவரின் பெயரும் இன மூன்றும்
C 2531 3.4.51	தருமதாஸ ஜீவதரம், 18, பதினேழாம் லேலை, கொளபிட்டி.	சிமத பாய ஜீவதரம் (மனைவி) சந்திராவதி ஜீவதரம் குலிரம் ஜீவதரம் ஜயனரசனா ஜீவதரம் } (பிள்ளைகள்)
D 36 10.11.50 I 53 4.11.50	எ. பி. டேவிட் டி. குறூஸ், 716, ஸ்ரீ முருகன் நகர், பெலிய கொட, கெலனிய வள்ளிமுத்து குமாரசாமி, றிலாகல் டி.விஷ்ணு, உவெலற ஹோல் தோட்டம், கொத்தல்	மனுவல் ஞானவதி (மனைவி) குமாரசாமி சோமாவளி குமாரசாமி ஜெயலட்சுமி குமாரசாமி இராஜேஸ்வரி } (பிள்ளைகள்)
L 360 30.8.50	செல்லன் வேலன், மஹாகந்த தோட்டம், பேராத்தினை	குப்பமமாள் (மனைவி) பிச்சை ராசு ராமையா செல்லையா } (பிள்ளைகள்) சினனமமாள் (மனைவி)
L 374 30.8.50 L 376 30.8.50	வீரன் அடைக்கன், மஹாகந்த தோட்டம், பேராத்தினை மருதை சினனகறுப்பன், மஹாகந்த தோட்டம், பேராத்தினை	பாவதி (மனைவி) அளகமமாள் தங்கையா லெட்சுமி சுப்பிரமணியம் } (பிள்ளைகள்)
K 499 3.12.50	கதிரவேல் வேலன், உவெலற உவாட, நுவரேலியா	வேலன் சந்தானம் (மனைவி) வேலன் கதிரவேல் வேலன் நல்லமமா } (பிள்ளைகள்)
R 508 3.12.50 R 510 3.12.50	ராமசாமி வீரையா, உவெலற உவாட, நுவரேலியா ராமன் சினனமுத்து, உவெலற உவாட, நுவரேலியா	வீரையா செல்மபாயி (மனைவி) வீரையா ராஜமாணிக்கம் (பிள்ளை) சினனமுத்து நல்லி (மனைவி) சினனமுத்து பாப்பதி சினனமுத்து பாவதி சினனமுத்து பச்சையமமாள் சினனமுத்து பாலாயி } (பிள்ளைகள்)
C 822 22.4.50	அருமை ஹரிசிங்க சலமன், (மேல் பார்த்து) மெசால போட் றெட்டை தோளான அடை கோ. தபால் பெட்டி 186, கொழும்பு	நியுடோரு லில்லி சலமன் (மனைவி) சலமன் விக்கா அருகை லீலா சலமன் } (பிள்ளைகள்)
C 1321 9.9.50	எடமன் குடசைலட் டாசன், சாமுவேல் 6/3, குறுக்குத் தெரு, மவுண்ட் லவேனியா	
C 1549 17.10.50	பொல்லெட்டை வேலப்பன் கறுப்பக்குட்டி, 500/100 புளோ மெண்டோல் தெரு, துறைமுகம் குவாட்டாஸ், ந. 102, கொழும்பு	வள்ளியம்மலில் ராமன் நரையனி (மனைவி) நவரத்தனம் (பிள்ளை)
S 37 23.9.50 S 161 4.9.50 S 464 22.9.50	செல்லையா முருகன் தங்கையா, ரதனையக் பகுதி, டெனியாயூர் நல்லன் முத்தையா, கற்றணலே தோட்டம், எலபிட்டியா காளிமுத்து செல்லையா, டிவித்தரை தோட்டம், எலபிட்டியா	அலபேட் தவமணி (மனைவி) தங்கையா சுப்பதிமுமா (பிள்ளை) வள்ளியம்மல் (மனைவி)
S 471 22.9.50	ரெங்கன் பொன்னுசாமி, டிவித்தரை தோட்டம், எலபிட்டியா	அளகமமா (மனைவி) தங்கவேலு சீலாமபரம் பூச்சி மாரிமுத்து காளியம்மை } (பிள்ளைகள்)
OC 54 20.10.50 OC 191 30.12.50	அந்தோனி அருளப்பன், ஹற்பீவா பகுதி, றம்புக்காலை முத்தையா பெரியசாமி, நியு போல்ட் தோட்டம், (மேல்பார்த்து) அம்பப்பிட்டியா தோட்டம், கேகாலே	முத்தம்மாள் (மனைவி) பொன்னுசாமி } (பிள்ளைகள்) தங்கா நாகன் செவந்தி அருளப்பன் ஆசிராவாதம் } (பிள்ளைகள்) இன்னசிமுத்து முத்தையா வீரம்மா (மனைவி) பெரியசாமி மாணிக்கவாசகா பெரியசாமி பொன்னம்மலம் } (பிள்ளைகள்)
KD 334 12.6.50	பரசராமன் திருப்பி ராமையா கிருஷ்ணசாமி, 6, அம்பகமுவா வீதி, நாவலப்பிட்டியா	கதிராயி அம்மாள் (மனைவி) கே. ஜெகநாதன் (மகன்) கே. தன்லெட்சுமி (மகன்) கே. கோவிந்தராஜ (மகன்) கே. சுந்தரராஜ (மகன்)
KD 529 6.9.50	பஞ்சபிள்ளை முத்தசாமிப்பிள்ளை, கொள்கொடலொ, கெற்றுவெலை, அம்பிட்டியா	முத்தசாமி மூக்கையம்மாள் (மனைவி) முத்தசாமி சுப்பையா (மகன்)
C 1561 14.10.50	மனுவல் ஜோனசன், ந. 10/3, பொன்னுடோ வீதி, வெள்ளைவத்தை	ஜோனசன் செல்லத்தாய் (மனைவி) ஜோனசன் சாரதா (மகன்) ஜோனசன் ஜோயஸ் (மகன்)
L 154 27.8.50	வீரையா துரைசாமி, மயில் மேடு, புசலலாவை	கன்னசாமி வள்ளியம்மா (மனைவி) துரைசாமி லெட்சுமி (மகன்) துரைசாமி விசுவநாதன் (மகன்) துரைசாமி முத்துவள்ளியம்மாள் (மகன்)
L 159 27.8.50	முத்தையா வைசுந்தரம், மயில் மேடு, புசலலாவை	கறுப்பையா பொன்னம்மாள் (மனைவி) வைசுந்தரம் சத்தியானந்தன் (மகன்) வைசுந்தரம் சுந்தரராஜ (மகன்) வைசுந்தரம் மகேஸ்வரன் (மகன்) வைசுந்தரம் ஜெகதாமாள் (மகன்)



4 D ம மாதிரிப்பத்திரம்.

1949 ம ஆண்டின் 3 ம் இலக்க இந்தியர், பாகிஸ்தானிகள் (பிரஜா உரிமை) சட்டம்.

சட்டத்தின் 10 ம் பிரிவின்படி அறிவித்தல்.

1949 ம ஆண்டின் 3 ம் இலக்க இந்தியர், பாகிஸ்தானிகள் (பிரஜா உரிமை) சட்டத்தின் 4 ம் பிரிவின 3 ம் உட்பிரிவின்படியும் 7 ம் பிரிவின 3 ம் உட்பிரிவின்படியும் இதனக்துள்ள அட்டவணியீற செய்யப்பட்ட அததகைய விண்ணப்பம் ஒவ்வொன்றையும் அங்கீகரிக்கும் கட்டணையை, இவவிண்ணப்பத்திகதி தொடக்கம் ஒரு மாத காலத்தககுள் பொது ஜனங்கள் எவரிடமேனுமிருந்து யாதேனும் எழுததழமலமான தடையும் அததடைக்கு ஆதாரமான நியாயங்கனையும் உண்மைகனையும்பற்றிய அறிக்கையும் ஒருமித்தது எமக்குக கிடைத்தாலன்றி, யான பிறப்பிப்பேனென்று இந்தியர், பாகிஸ்தானிகளைப் பதிவுசெய்யும் கொமிஷனா விகறா லோயிட் வீரசிங்ஹ ஆசிய யான அச்சட்டத்தின் 10 ம் பிரிவின்படி இததால அறிவித்தல் கொடுக்கிறேன தடைசூறும் அறிக்கை ஒவ்வொன்றிலும் தடைசூறுபவரின் முழுப் பெயரும் விலாசமும் இடப்படவேண்டும்.

கொழும்பு,  
1952 ம் ௨௮ (ஜனவரி) தைமீ 29 ந் உ.

வி எஸ். வீரசிங்ஹ,  
இந்தியர் பாகிஸ்தானிகளைப்  
பதிவுசெய்யும் கொமிஷனா.

அட்டவணை.

விண்ணப்ப  
இலக்கமும்  
திகதியும்.

இலங்கைப் பிரஜையாகப் பதிவுசெய்யும்படி  
விண்ணப்பஞ் செய்பவரின்  
பெயரும் விலாசமும்.

விண்ணப்பஞ் செய்வா இலங்கைப் பிரஜையாகத் தமமைப்  
பதிவுசெய்யும் பொழுதே, இலங்கைப் பிரஜையாகப்  
பதிவுசெய்ய விண்ணப்பஞ்செய்வா கோரும்  
ஒவ்வொருவரின் பெயரும் இன முறையும்.

H 102 .. பனனி மரியாமி, கலவபேல் பகுதியும் டிவிஷனும், பனவில்ல லெட்சுமி (மகள்)  
25.8.50

E 47 .. கேலவன வேலூர், மலபோதா தோட்டம், கந்தநூரை நெங்கமமா (மகள்)  
28.8.50 நெங்கசாமி (மகள்)

## அறிவித்தல்

பினவரும் பிரசுரங்கள் ஒரே நேரத்தில் 50 பிரதிகளுக்கு மேல் வாங்கப்  
பட்டால் 20 சத விதிக் கமிஷனுடனும் தபாற செலவு இல்லாமலும் அனுப்பி  
வைக்கப்படும் 25 பிரதிகள் அல்லது அதற்கு மேல் வாங்குபவர்களுக்கு  
தபாற செலவு இடும்

## ஹீலங்கா சஞ்சிகை

சின்களத்திலும் தமிழிலும், ஒவ்வொரு மாதமும் பத்தாற திகதி மட்டில்  
வெளியிடப்படும் மாத சஞ்சிகை

வருட சந்தா (அதற்குக் குறைந்தகாலச் சந்தா ஏற்றுக்கொள்ளப்பட  
'மாட்டாது) ரூபா 3.00 பிரதியொன்று 15 சதம. தபாற செலவு 8 சதம.

## கிங்கள மரதன கவிதை

பிரதியொன்று 75 சதம ; தபாற செலவு 15 சதம.

## இன்றைய இலங்கை மக்களின் அரசாங்கம்

ஆங்கிலத்தில் மட்டும் பிரதியொன்று சதம் 75 ; தபாற செலவு 10 சதம

## ஆறு வருடத் திட்டம்

சின்களத்தில் பிரதியொன்று 50 சதம. தபாற செலவு 12 சதம.  
தமிழில் பிரதியொன்று 50 சதம. தபாற செலவு 12 சதம்

## நிலம் வேண்டுமா ?

ஆங்கிலம், சின்களம், தமிழ் ஆசிய மூன்று பாணிகளிலும் உண்டு.  
பிரதியொன்று 25 சதம. தபாற செலவு 8 சதம.

## அபிவிருத்திக்குத் திட்டமிடுதல்.

ஆங்கிலத்தில் மட்டும், பிரதியொன்று ரூ. 1.00 தபாற செலவு 30 சதம.

## மக்களுக்கு வீடுகள்

ஆங்கிலத்தில் மட்டும், பிரதியொன்று ரூ. 1.10. சதம தபாற செலவு  
20 சதம.

## ராஜரட்டை

சின்களத்தில் மட்டும், பிரதியொன்று 25 சதம. தபாற செலவு 12 சதம.

## இலங்கை உணவுத் திட்டம்

ஆங்கிலத்தில் மட்டும் பிரதியொன்று ரூ. 1.00. தபாற செலவு 30 சதம.

இவற்றிற்கான பணம் அரசாங்க பிரசுரப்பகுதி அதிகாரிகளுக்கு அனுப்பப்படல்  
வேண்டும்.

எச். ஏ. ஜே. ஹூலுக்கல்,  
அரசாங்க சமாச்சாரப் பகுதி சமாச்சாரப்பகுதி அதிகாரி.  
கொழும்பு, 1950 ம் ௨௮ (ஜூலை) ஆடிமீ 28 ந் உ.